

වාර්ෂික වාර්තාව

2015



සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම
දළුපිටිය පාර, නුනුපිටිය, වත්තල

දුරකථන: 011-2948102/03, 011-2941859

ෆැක්ස්: 011-2930252, 011-2949126

ඊමේල්: ccffinance@yahoo.com

දැක්ම

“කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා
නොපමාව නිෂ්පාදනය කොට බෙදා හැරීම තුළින්
ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ධනාත්මකව දායකත්වය සැපයීම තුළින්
රාජ්‍ය අංශය සතු ආදර්ශමත් ආයතනයක් වශයෙන් ක්‍රියා කිරීම”.

මෙහෙවර

“ශ්‍රී ලාංකාවේ ප්‍රමුඛතම පොහොර නිෂ්පාදකයා හා බෙදා හරින්නා බවට
පත්වෙමින් රජයේ කෘෂිකර්මාන්තය සඳහා වූ දැක්මේ සාඩම්බර හිමිකරුවකු
වෙමින්
නිෂ්පාදන විවිධාංගීකරණය, උසස් තත්වයේ නිෂ්පාදන ඵලදැක්වීම
සහ
ආයතනයේ පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා අනුව කටයුතු කරමින්
ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීම සඳහා
අවස්ථාව උදාකරගැනීම”.

වටිනාකම

- වගවීම
- අධීක්ෂණය
- විනිවිදභාවය
- පරිසරය සුරැකීම
- ගුණාත්මකභාවය
- නිරසාරභාවය
- දිරිගැන්වීම

පටුන

පිටු අංකය

1 වගකීම	
1.1 සභාපතිතුමාගේ සමාලෝචනය	01
1.2 අධ්‍යක්ෂ මණ්ඩලය	03
1.3 විගණන හා කළමණාකරණ කමිටුව	03
1.4 ජ්‍යෙෂ්ඨ කළමණාකරණ කමිටුව	03
1.5 ආයතනික යහපාලනය	04
2. කාර්යසාධන දර්ශන	
2.1 වෙළඳපොළ තත්වය	05
2.2 ආයතනයේ කාර්යසාධනය	05
2.3 මූල්‍ය ප්‍රගතිය	06
2.4 සමාගමේ පසුගියාව	07
2.5 2014 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය තුළ සිදුවීම්	08
3. කළමණාකරණ විශ්ලේෂණ	
3.1 ව්‍යාපාරික සමාලෝචනය	09
3.2 ආයතනික ව්‍යුහය හා බෙදාහැරීමේ ජාලය	11
3.3 සැපයුම් දාම කළමණාකරණය	12
3.4 මිනිස් ශ්‍රම ප්‍රාග්ධන දර්ශකය	14
3.5 මිනිස් ශ්‍රම ප්‍රාග්ධන මූල්‍ය සමාලෝචනය	14
4. මූල්‍ය වාර්තාකරණය	
• අධ්‍යක්ෂක මණ්ඩල සමාලෝචනය	15
• අධ්‍යක්ෂකවරුන්ගේ වගකීම් පිළිබඳ ප්‍රකාශනය	17
• සභාපතිවරයාගේ හා මූල්‍ය කළමණාකරුගේ වගකීම් පිළිබඳ ප්‍රකාශනය	18
• විගණකාධිපතිතුමාගේ වාර්තාව	19
• විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය	25
• මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය	26
• ස්කන්ධ ප්‍රාග්ධනය වෙනස්වීම් පිළිබඳ ප්‍රකාශනය	27
• මුදල් ප්‍රවාහ ප්‍රකාශනය	28
• ගිණුම්කරණ ප්‍රතිපත්ති	29
• මූල්‍ය වාර්තාවලට අදාළ සටහන්	42
5. සංස්ථා තොරතුරු	60

1 වගකීම

1.1. සභාපතිතුමාගේ සමාලෝචනය

කාර්යසාධනය

රජයේ සහනාධාර පොහොර වැඩසටහන යටතේ දිවයිනේ වී වගාව සඳහා අවශ්‍ය කරන පොහොර ප්‍රමාණයෙන් 35% ප්‍රමාණයක් බෙදාහැරීමේ කාර්යයේ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම වන අප සමාගම නියලී සිටී. මෙයට අමතරව ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් අප සමාගම වෙත වෙන්කොට දී ඇති අනෙකුත් හෝඟ සඳහා වන පොහොර ප්‍රමාණයන්ද අපගේ මධ්‍යම ගබඩාව සහ දිවයින පුරා පිහිටි අනෙකුත් ප්‍රාදේශීය ගබඩාවන් 18 හරහා බෙදාහැරීම් ලබයි.

2014/15 ගිණුම් කාලපරිච්ඡේදය තුළ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් යුරියා, මියුරියේට් ඔෆ් පොටෂ් සහ ට්‍රිපල් සුපර් පොස්ෆේට් යන පොහොර වර්ගයන් තුනෙන් සමන්විත පොහොර මෙ.ටොන් 139,580 ආනයනය කොට ඇති අතර එම කාලපරිච්ඡේදය තුළ වී වගාව සඳහා පොහොර මෙ.ටොන් 99,896 ක්ද අනෙකුත් හෝඟ පොහොර 42,976 ක්ද බෙදාහැරීම් කොට තිබේ. මෙම කාලපරිච්ඡේදය තුළ පිරිවැටුම රු. මිලියන 1,582 වූ අතර බදුවලට පසු ශුද්ධ ලාභය රු. මිලියන 282 උපයා ගන්නා ලදී.

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ කළමනාකරණයේ සැලකිය යුතු වෙනස්කම් 2015 ජනවාරි මාසයෙන් පසුව සිදුවූ අතර ඒ අනුව වඩාත් කාර්යක්ෂම අයුරින් සමාගමේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම සඳහා රජය විසින් නව සභාපතිවරයෙකු හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන ලදී.

ඒකාබද්ධ අරමුදලට දායකත්වය

අදාළ කාලපරිච්ඡේදයට අදාළව ආදායම් බදු වශයෙන් රු.මිලියන 155 දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත ගෙවීමට ඇස්තමේන්තු කොට තිබේ.

විගණන වාර්තාව

සමාගමේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණකාධිපතිතුමාගේ වාර්තාව පිටු අංක 19 සිට 24 දැක්වේ.

මූල්‍ය ප්‍රකාශණය

සමාගමේ මූල්‍ය ප්‍රකාශණ පිටු අංක 25 සිට 28 හි දැක්වේ.

ගිණුම් ප්‍රතිපත්ති

මූල්‍ය වාර්තා පිළියෙල කිරීමේදී යොදා ගත් ගිණුම් ප්‍රතිපත්ති පිටු අංක 29 සිට 41 හි දැක්වේ.

අනාගත දැක්ම

මාගන්නාට මහින්ද රාජපක්ෂ වරායට ආසන්නයේ නව ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට සමාගම විසින් සැලසුම් කොට තිබෙන අතර මෙමගින් දකුණේ ගොවිජනතාවට කඩිනමින් පොහොර ලබාගැනීමට හැකිවීම සහ නව වරාය භාවිතා කිරීමෙන් කොළඹ වරායේ ඇති වන තදබදය අඩුකිරීමටද හැකි වනු ඇත.

ස්තූතිය

ආයතනයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කල අප සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් ඇතුළු අනෙකුත් කළමනාකරුවන් සහ ලිපිකාර හා සමාන්තර සේවා වල කාර්ය මණ්ඩලය ඇතුළු ආයතනයේ සියළුම කාර්ය මණ්ඩලය වෙත අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් මාගේ ස්තූතිය පල කරමි. අප ආයතනයේ ඉලක්ක සපුරාගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දෙන ලද සහයෝගය හා දක්වන ලද දායකත්වය වෙනුවෙන් මාගේ විශේෂ ස්තූතිය පලකරනු ලබන අතර අදාල වර්ෂය තුල කිසිදු හිඟයකින් තොරව පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ආනයන කටයුතු සැලසුම් කිරීම ඇතුළු අනෙකුත් කාර්යයන් සඳහා මගපෙන්වීම සහ දක්වන ලද සහයෝගය සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තූතිය පල කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

තවද භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමා ඇතුළු ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් ආනයන බිල්පත් නියමිත දිනට පියවීම සඳහා දක්වන ලද සහයෝගය හා උපකාර සම්බන්ධයෙන්ද මහජන බැංකුවේ සභාපති තුමා ඇතුළු එහි ආයතනික ශාඛාවේ සහ වත්තල ශාඛාවේ නිලධාරී මහත්ම මහත්මීන්ට පොහොර ආනයනය සඳහා නියමිත දිනට ණයවර ලිපි විවෘත කිරීම සඳහා දැක්වූ සහයෝගය සම්බන්ධයෙන්ද ස්තූතිය පල කරමි.

අදාල වර්ෂයේ ආයතනයේ මූල්‍ය හා භෞතික ප්‍රගතිය ලගාකර ගැනීමට සියලුම ගණුදෙණුකරුවන් දැක්වූ සහයෝගය සම්බන්ධයෙන්ද මාගේ ස්තූතිය පලකරමි. දේශීය ගොවිජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීම අරමුණුකොටගෙන අපගේ කාර්ය භාරය මැනවින් ඉටුකිරීම සඳහා අගනා සහයක් ලබාදෙන ලද ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා, අමාත්‍යාංශයේ ලේකම් තුමා ඇතුළු කාර්ය මණ්ඩලය, ගොවිජන සේවා කොමසාරිස්තුමාද ඇතුළු දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානවල කාර්යමණ්ඩලය විසින් ලබාදෙන ලද සහාය සම්බන්ධයෙන්ද මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.

තුසිත හල්ලොලුව

සභාපති

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම

1.2 අධ්‍යක්ෂ මණ්ඩලය

සභාපති	තුසිත හල්ලොලුව මයා
විධායක අධ්‍යක්ෂ	චමින්ද කුමාර ලියනගේ මයා
අධ්‍යක්ෂ	ඩබ්. කේ. ඩී. ටී. වරාගොඩ මයා
අධ්‍යක්ෂ	එන්. පී. ඩී. සී. පියතිලක මයා
අධ්‍යක්ෂ	ටී. මලින් පෙරේරා මයා
අධ්‍යක්ෂ	පී. ඒ. එස්. ඒ. කුමාර මයා
අධ්‍යක්ෂ	ඩී. එච්. එල්. සිල්වා මයා
සමාගම ලේකම්	එස්. පී. මොරවක මයා (නීතිඥ)

1.3 විගණන හා කළමනාකරණ කමිටුව

1. පී. ඒ. එස්. ඒ. කුමාර මයා	සභාපති
2. එන්. පී. ඩී. සී. පියතිලක මයා	සාමාජික
3. ටී. මලින් පෙරේරා මයා	සාමාජික
4. ආර්. පී. සුනන්දා පත්මිණි මිය	නිරීක්ෂක
5. පී. එල්. නාමසේන මයා	නිරීක්ෂක
6. එච්. ඩී. ඒ. ජේ. විජේසිරි මයා	කැඳවුම්කරු

1.4 ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටුව

1. එච්. එන්. ආරියදාස මයා	මුදල් හා පරිපාලන කළමනාකරු
2. කේ. කේ. සෝමසුන්දරම් මයා	ප්‍රසම්පාදන හා සැපයුම් කළමනාකරු
3. ජේ. සී. වික්‍රමසිංහ මයා	සැකසුම් හා බෙදාහැරීමේ කළමනාකරු
4. වයි. ඒ. ඩී. පර්සි විජේරත්න මයා	බෙදාහැරීමේ කළමනාකරු
5. එච්. ඩී. ඒ. ජේ. විජේසිරි මයා	අභ්‍යන්තර විගණක


1.5 ආයතනික යහපාලනය

පෞද්ගලික අංශයේ ආයතන මෙන්ම එහි කොටස් කරුවන්ටද එම ආයතන මෙහෙයවනු ලබන්නේ හුදෙක් ලාභය පදනම් කොට ගෙන මුත් සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙහි ක්‍රියාකාරීත්වය ඊට වඩා සංකීර්ණ වටපිටාවක් තුළ පවත්වාගෙන යනු ලබයි.

විශේෂයෙන් මෙම සමාගමෙහි ලාභ ලැබීමේ අපේක්ෂාව ජාතික වැදගත් කමකින් යුතු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හරහා බැඳී පවතී.

තවද මෙම සමාගම එය පවත්වාගෙන යනු ලබන ප්‍රතිපත්ති, රාජ්‍ය ප්‍රතිපත්ති, රාජ්‍ය වැඩසටහන් උසස් ගණකාධිකරණ සහ විගණන ප්‍රමිතීන් නිසි කාලවකවානු තුළ ගොවි ජනතාව වෙත පොහොර ලබාදීම යන කරුණු මූලික කාර්යන්හිලා සලකා පවත්වාගෙන යනු ලබන අතර ගොවිජනතාවගේ කුඹුරු පොහොර අවශ්‍යතාවය සැපයීමේ වගකීම දරණ බැවින් මෙම ආයතනය ජාතික ආර්ථිකය හා දැඩි ලෙස බැඳී පවත්වාගෙන යනු ලබන ආයතනයකි.

සමාගමේ ආයතනික යහපාලන ආකෘතිය



සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම.

ඉහතින් දැක්වූ පාලන රටාව තුළින් ආයතනයට පහත සඳහන් කරුණු සාක්ෂාත් කරගැනීමට හැකිවිය.

වගකීම

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ආයතනයේ වත්කම් හා සහ වටිනාකම් ආරක්ෂා කරන අතරම රජයේ අභිලාෂයන් සහ අනෙකුත් පාර්ශවයන්ගේ අවශ්‍යතාවයන් ලගාකරදීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාකාරකම්වල යෙදී සිටී.

අධීක්ෂණය

මහා භාණ්ඩාගාරය හා ආයතනය කෙරෙහි ඇල්මක් දක්වන්නාවූ පාර්ශවයන් ආරක්ෂා කරමින් ක්‍රියාකාරීව හා සක්‍රීය ලෙස ආයතනයේ පාලන කටයුතු හා ක්‍රියාකාරකම් සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය සහභාගී වේ.

විනිවිද්‍යාව

නිවැරදි තොරතුරු නියමිත වෙලාවට රාජ්‍ය ආයතනවලට හා ආයතනය කෙරෙහි ඇල්මක් දක්වන්නාවූ පාර්ශවයන්ට සහ වෙළඳ පලට හෙලිකිරීමට අවශ්‍ය සෑම ප්‍රයත්නයක්ම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබේ.

දිරිගැන්වීම

ජ්‍යෙෂ්ඨ කළමණාකරණ සාමාජිකයින් වශයෙන් වඩාත්ම සුදුසුකම් ලත් පුද්ගලයින් බඳවා ගැනීමටත් ඔවුන් අභිප්‍රේරණය කිරීමටත් ආයතනය තුළ රඳවාගැනීමටත් අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් කටයුතු කරනු ලබයි.

2. කාර්යසාධන දර්ශන

2.1 වෙළඳපොළ තත්වය

2005 වර්ෂයේ රජයේ වී පොහොර සහනාධාර වැඩසටහන යටතේ වී වගාව සඳහා යොදන යුරියා, ට්‍රිපල් සුපර් ගොස්ලේට් සහ මියුරියේට් ඔෆ් ගොට්ෂ් යන පොහොර මෙ.ටොන් 01 ක් රු. 7,000/- බැගින් ලබාදීම ආරම්භවීමත් සමග තරගකාරී ලෙස පොහොර අලෙවියේ යෙදී සිටි පෞද්ගලික පොහොර සමාගම් වලට අනෙකුත් භෝග සඳහා පොහොර ආනයනය කොට බෙදාහැරීමට ඉඩ සලසා වී වගාව සඳහා පොහොර සැපයීමේ කාර්යය සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමට සහ සීමාසහිත ලංකා පොහොර සමාගමට පමණක් පැවරුණි.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම වී වගාව සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණයෙන් 35% ප්‍රමාණයක් සහ සීමාසහිත ලංකා පොහොර සමාගම 65% පොහොර ප්‍රමාණයක් ආනයනය කොට බෙදා හැරීමේ කාර්යයේ නියලෙන ලදී.

2011 වර්ෂයේ සිට රජයේ පොහොර සහනාධාර වැඩ සටහන අනෙකුත් භෝග සඳහාද ව්‍යාප්ත කරන ලද අතර අනෙකුත් භෝග සඳහා පොහොර මෙ.ටොන් 01 ක් රු. 24,000/- සහනාධාර මිල යටතේ පෞද්ගලික අංශය ඇතුළු සියළුම පොහොර වෙළඳාමේ යෙදී සිටින ආයතන විසින් බෙදාහැරිය යුතු බවට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණය ගන්නා ලදී.


මේ අනුව එතෙක් පැවති මිල මත අලෙවි ප්‍රවර්ධන උපක්‍රමය නව කාර්යක්ෂම හා ක්‍රියාකාරී අලෙවි උපක්‍රම රටාවට මාරු වූ අතර ඒ අනුව සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමද අදාළ වෙළඳපොළ වෙතස්වීම් වලට මුහුණ දෙන ලදී.

2.2 ආයතනයේ කාර්යසාධනය

2014/15 වර්ෂයේ මෙම සමාගමට පොහොර බෙදාහැරීමේ හා පිරිවැටුමේ ඉලක්ක කරා ලගාවීමට හැකි විය. දේශගුණික තත්වය සෑම විටම වගාකරනු ලබන භූමි ප්‍රමාණය හා පොහොර සඳහා ඉල්ලුම තීරණය කරනු ලබයි.

2.3 මූල්‍ය ප්‍රගතිය

	2014/15	2013/14	2012/13	2011/12	2010/11
මූල්‍ය කාර්යසාධනය (රු. 000)					
ආදායම	1,581,875	1,052,299	866,809	982,118	1,070,228
ශුද්ධ මූල්‍ය පිරිවැය	58,809	48,589	(1,758)	20,063	(67,609)
දළ ලාභය	206,511	43,560	208,325	407,265	309,297
බදු පෙර ලාභය / අලාභය	436,529	208,985	181,929	314,143	326,514
වසරේ ශුද්ධ ලාභය / අලාභය	281,645	112,888	123,183	216,412	210,630
මූල්‍ය තත්වය (රු. 000)					
මුළු වත්කම්	18,752,168	15,819,544	13,047,192	10,847,571	14,330,092
කොටස්කරුවන්ගේ අරමුදල	1,636,228	1,368,583	1,459,950	1,346,767	1,131,546
සාමාන්‍ය ව්‍යාපාර කොටස්හි තොරතුරු (රු. 000)					
කොටසක ඉපයුම	28	11	12	22	21



2.4 සමාගමේ පසුගියාව

- සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම වර්ෂ 1872 ප්‍රථමයෙන් සමාගමක් ලෙස ලියාපදිංචි කොට ඇති අතර 1872 සිට 1976 දක්වා ගනවර්ෂයක කාලයක් මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට පාලන කටයුතු සිදුකොට ඇති අතර 1976 ජනවාරි 14 දින 1971 අංක 35 දරණ ව්‍යාපාර පවරා ගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා රජය විසින් ජනසතු කොට රජයට පවරාගත් සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම නමින් නිසි බලධාරී කෙනෙකු යටතේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගොස් ඇත.
- 1987 අංක 23 දරණ රජයට පවරාගත් ආයතන පොදු සමාගම් බවට පත්කිරීමේ පනත යටතේ රු. 10/- කොටස් 10,000,000 වන පරිදි රු. 100,000,000/- ප්‍රාග්ධනයක් සහිතව සම්පූර්ණ රාජ්‍ය සමාගමක් වශයෙන් ලියාපදිංචි කොට තිබේ.
- පසුව 1994 ජූලි මස එවකට පැවති රජයේ ප්‍රතිපත්තියට අනුව මෙම සමාගම පෞද්ගලීකරණය කරන ලදුව කොටස් ප්‍රාග්ධනයෙන් 90% පෞද්ගලීක සමාගමක් වෙත පවරන ලදී. ඉතිරි 10% සේවක සේවිකාවන් වෙත පැවරීමේ පදනම මත මහා භාණ්ඩාගාරය සතුව තබාගන්නා ලදී.
- නැවතත් 1997 ජනවාරි 20 දින මෙම සමාගම රාජ්‍ය ව්‍යාපාර පුනරුත්ථාපනය කිරීමේ 1996 අංක 29 දරණ පනත යටතේ 90% කොටස් මහා භාණ්ඩාගාරය වෙත නැවත පවරාගන්නා ලදුව නිසි බලධාරී කෙනෙකු යටතේ රේඛීය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පාලනය විය.
- නැවත 2011 ජූනි 10 දින අධ්‍යක්ෂ මණ්ඩලයක පාලනය යටතට පත්කරන ලදී.

2.5 2014 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය තුළ සිදුවීම්

- ආයතනයේ සේවක සේවිකාවන්ගේ දැනුම හා හැකියාව උසස් කිරීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
- තොරතුරු තාක්ෂණය ආයතනය තුළ උපරිම අන්දමින් භාවිතා කිරීම සඳහා මූලික පියවර ගැනීම.

3. කළමනාකරණ විශ්ලේෂණය

රජයේ පොහොර සහනාධාරය යටතේ ප්‍රධාන පොහොර වර්ග තුන වන යූරියා, මියුරියේට් ඔෆ් පොටෑෂ් සහ ට්‍රිපල් සුපර් පොස්ෆේට් මෙට්‍රික් ටොන් 01 ක් රු. 7,000/- බැගින් ගොවිජනතාවට බෙදාහැරීමට රජය තීරණය කරන ලදී.

යල සහ මහ කන්න වලදී රටෙහි වී වගාවට අවශ්‍ය පොහොර අවශ්‍යතාවය කෙතරම් දැයි අදාළ පර්යේෂණ ආයතන වල නිර්දේශයන්ට අනුව ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් තීරණය කරනු ලබයි.

ඒ අනුව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මග පෙන්වීම මත රජයේ පොහොර සහනාධාර යෝජනා ක්‍රමය යටතේ, ගොවිජන සේවා මධ්‍යස්ථාන 557 හරහා ගොවිජනතාව වෙත පොහොර බෙදාහරිනු ලැබේ.

වර්ෂ 2010 දී අනෙකුත් හෝග සඳහා වූ පොහොරද සහනාධාර මිලකට ලක් කරනු ලදුව මෙට්‍රික් ටොන් 01 ක මිල රු. 24,000 කට ගොවීන් වෙත අලෙවි කරන ලදී.

රජය විසින් බලපවත්වන ලද පොහොර මිල පහත පරිදි වේ.

සහනාධාර වී පොහොර	මෙ.ටොන් 01 ක් රු. 7,000/- බැගින්
සහනාධාර අනෙකුත් හෝග පොහොර	මෙ.ටොන් 01 ක් රු. 24,000/- බැගින්
සහනාධාර අනෙකුත් හෝග මිශ්‍ර පොහොර	මෙ.ටොන් 01 ක් රු. 26,000/- බැගින්

ගිණුම් වර්ෂ 2014/15 සඳහා වූ වට්ටම්

ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් තීරණය කර ඇති පරිදි ගොවිජන සේවා මධ්‍යස්ථාන විසින් ලබාගන්නා වී පොහොර කිලෝග්‍රෑම් 50 බැගයක් පහත සඳහන් මිල මත සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම නිකුත් කරනු ලැබේ.

- ආයතන විසින් සෘජුවම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරනු ලබන පොහොර සඳහා කිලෝග්‍රෑම් 50 බැගයක් - රු. 330/-
- ප්‍රාදේශීය ගබඩාවේ සිට කි.මී. 30 ක දුර ප්‍රමාණයෙන් එහා පිහිටා ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන සඳහා ප්‍රාදේශීය ගබඩාවට පැමිණ මිලදී ගැනුම් කිලෝග්‍රෑම් 50 බැගයක් - රු. 314/-
- ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අනුමැතිය සහිතව හුණුපිටිය ගබඩාවට පැමිණ මිලදී ගැනුම් සඳහා කිලෝග්‍රෑම් 50 බැගයක් - රු. 290/-


3.1 ව්‍යාපාරික සමාලෝචනය

පසුගිය වසර දෙක තුළ වී වගාව සඳහා බෙදාහරිනු ලද පොහොර ප්‍රමාණ පහත පරිදි වේ.

පොහොර වර්ගය	මුළු ප්‍රමාණය මෙ.ටොන්	
	ගිණුම් වර්ෂය 2014/15	ගිණුම් වර්ෂය 2013/14
යූරියා - වී	64,292.675	61,465.800
එම්.ඕ.පී - වී	19,561.000	18,477.700
ටී.එස්.පී - වී	16,042.200	15,987.700
යූරියා - වෙනත් භෝග	31,304.684	14,006.115
එම්.ඕ.පී - වෙනත් භෝග	5,893.061	3,431.941
ටී.එස්.පී - වෙනත් භෝග	5,778.332	2,586.582
වෙනත් පොහොර	589.116	506.662

2014/15 මූල්‍ය වර්ෂය තුළදී දිස්ත්‍රික්ක අනුව සිදුකරන ලද විකුණුම්

විකුණුම් ක්‍රියාවලිය දිවයින පුරා පිහිටි අපගේ උප ගබඩා 18 ක භරහා සිදු කරන අතර වැඩිම විකුණුම් ප්‍රමාණයක් වාර්තා කරන්නේ අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්ක තුළයි.




දිස්ත්‍රික්ක අනුව විකුණුම් තොරතුරු (ප්‍රමාණය)

දිස්ත්‍රික්කය	පොහොර වර්ගය (මෙ.ටොන්)			එකතුව (මෙ.ටොන්)
	යූරියා	ටී.එස්.පී.	එම්.ඔ.පී.	
අම්පාර	12,147	2,360	2,572	17,079
අනුරාධපුරය	14,939	3,762	3,230	21,930
බදුල්ල	4,847	962	1,929	7,738
මඩකලපුව	3,074	587	573	4,235
කොළඹ	3,734	608	567	4,909
ගාල්ල	840	377	683	1,900
ගම්පහ	3,905	648	1,699	6,252
හම්බන්තොට	3,948	993	1,169	6,110
කළුතර	932	478	909	2,319
නුවර	769	176	285	1,230
කෑගල්ල	273	145	306	725
කිලිනොච්චි	1,239	284	330	1,853
කුරුණෑගල	10,852	2,752	3,240	16,844
මන්නාරම	2,111	449	525	3,085
මාතලේ	3,858	1,005	613	5,475
මාතර	1,734	493	853	3,080
මොණරාගල	4,203	1,044	1,051	6,297
මුලතිව්	843	191	222	1,256
නුවරඑළිය	753	178	205	1,136
පොළොන්නරුව	5,519	1,248	1,305	8,072
පුත්තලම	3,338	794	894	5,026
රත්නපුරය	3,949	818	845	5,612
ත්‍රිකුණාමලය	4,246	930	1,036	6,212
වව්නියාව	1,540	370	382	2,293
යාපනය	2,001	168	35	2,204
එකතුව	95,597	21,821	25,454	142,872

3.2 ආයතනික ව්‍යුහය හා බෙදාහැරීමේ ජාලය

අලෙවි කරනු ලබන පොහොර වල මිල සහ ප්‍රමාණය නිශ්චිත හෙයින් ආයතනයේ ලාභ අපේක්ෂාවන් බහුතරවම රදාපවතින්නේ ආයතනික ව්‍යුහය හා බෙදාහැරීමේ ජාලය මතය.

සමාගමේ කාර්ය මණ්ඩලය




3.3 සැපයුම් දාම කළමනාකරණය

සැපයුම් දාමයේ මෙහෙයුම් සැලසුම් කිරීම, ක්‍රියාවට නැංවීම, පාලනය කිරීම සහ සුපරීක්ෂණය ප්‍රසම්පාදන හා සැපයුම්


කළමනාකරු සිදුකරයි. පොහොර ආනයනය සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය සහ ඊට අදාළ සියළුම සැපයුම් කරුවන්, හා අනෙක් රාජ්‍ය අංශ ආයතන සම්බන්ධීකරණය කළමනාකරණය කිරීම ඔහුගේ වගකීමයි.

සැපයුම් දාම උපාය මාර්ග තුළ කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙහි ප්‍රධාන අරමුණ නම් එකිනෙකට සරිලන දාමයන් කාර්යක්ෂමව එකිනෙකට සම්බන්ධ කරගැනීමත් එතුලින් පිරිවැය, අනවශ්‍ය වියදම් පහත හෙලා පාරිභෝගික තෘප්තිය උපරිම කොට අවසාන වශයෙන් ගොවි ජනතාව තෘප්තිමත් කිරීමය.

සැපයුම් දාම කළමනාකරණ ප්‍රවාහය




ප්‍රාදේශීය ගබඩාවන්හි බෙදාහැරීමේ ජාලය



3.4 මිනිස් ශ්‍රම ප්‍රාග්ධන දර්ශකය

සමාගමෙහි සේවක සේවිකාවන් මානව ප්‍රාග්ධනය ලෙස සලකනු ලබයි. වැඩ බිම තුළින් ඉල්ලුම් කරන ශ්‍රම බලකාය අප සමාගම ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු කරගෙන ඇත.



3.5 මිනිස් ශ්‍රම ප්‍රාග්ධන මූල්‍ය සමාලෝචනය

වර්ෂය	2014/15	2013/14	2012/13	2011/12
සේවකයෙකුගේ සාමාන්‍ය ආදායම (රු. 000)	11,547	7,795	6,719	7,497
සේවකයෙකුගේ සාමාන්‍ය ලාභය (රු. 000)	2,056	836	956	1,652
සේවක සංඛ්‍යාව	137	135	129	131

4. මූල්‍ය වාර්තාකරණය

4.1 අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාලෝචනය

අපගේ නිෂ්පාදන

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙහි නාමය ගොවි ජනතාව තුළ ප්‍රචලිත කරමින් සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සියවසකටත් අධික කාලයක් නොවෙනස්ව ගොවි ජනතාවට සේවා සපයමින් සිටියි. වර්තමානයේ අපගේ ප්‍රධාන කාර්යය වනුයේ සහනාධාර පොහොර නිසි කලට ගොවි ජනතාවට ලබාදීමය.

ගොවි ජනතාව තුළ 'කොමර්ෂල් පොහොර' යන සන්නම් නාමය යටතේ අප සමාගමෙහි නාමය ප්‍රචලිතව ඇති අතර කොමර්ෂල් පොහොර නාමය යටතේ රටේ වී පොහොර අවශ්‍යතාවයෙන් 35% ක් බෙදා හරිනු ලබයි. වී ගොවිතැන සඳහා පොහොර බෙදාහැරීමට අමතරව නේ, පොල්, එළවළු හා අනෙක් සුළු අපනයන හෝග සඳහාද සැලකිය යුතු ප්‍රමාණයකින් පොහොර සැපයීමද අප සමාගම සිදු කරනු ලැබේ.

අපගේ ශක්තිය

ආයතනයේ වර්ෂ 2011-2016 දක්වා වූ සංයුක්ත සැලැස්ම සහ වර්ෂ 2012-2015 දක්වා වූ මෙහෙයුම් සැලැස්ම රටේ පොහොර අවශ්‍යතාවය පදනම් කොට ගෙන ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් තුමාගේ සහය ලබාගනිමින් පිළියෙල කර ඇත. මෙයට අමතරව වාර්ෂික පොහොර බෙදාහැරීමේ සැලැස්මද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහය සහිතව සමාගමේ සියළුම අභිප්‍රායන් තෘප්ත වන පරිදි සකසා ඇත.

වර්ෂය තුළ අපගේ ජයග්‍රණයන්

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සිය මූල්‍ය වාර්තාවන් අන්තර්ජාතික මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුව පිළියෙල කොට ඉදිරිපත් කරයි.

සමාගමෙහි ස්ථිර සේවක ධුරාවලිය සහ බදවා ගැනීමේ පටිපාටිය කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවෙහි අනුමැතිය ලබාගෙන හදුන්වා දී ඇත. සේවකයන්ගේ කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය වැඩිදියුණු කිරීමේ අරමුණ පෙරදැරිව කෙටිකාලීන පුහුණු වැඩසටහන් පැවැත්වීමට සමාගම කටයුතු සූදානම් කර ඇත.

මෙම මූල්‍ය කාලපේදය තුළ සමාගම රු මිලියන 437 ක බදු පෙර ලාභයක් උපයාගෙන ඇත. මෙය 2013/14 ගිණුම් වර්ෂය තුළදී රුමිලියන 209 ක් විය.

අපගේ අනාගත දැක්ම

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සිය ව්‍යාපාර අරමුණු කාර්යක්ෂමව සාක්ෂාත් කර ගැනීම සඳහා පරිගණක ව්‍යවසාය සම්පත් සැලසුම් කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදීමේ කටයුතු ආරම්භ කොට තිබේ. මෙම ක්‍රමවේදය 2015/16 මූල්‍ය වර්ෂය තුළ ක්‍රියාත්මක කරවීමට සැලසුම් කර ඇත.

අපගේ ආයතනික යහපාලනය


මෙම මූල්‍ය වර්ෂය සඳහා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 12ක් පවත්වා ඇත.


සියළුම සේවක බඳවාගැනීම් සහ උසස්වීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යටත්ව සිදුකරනු ලබයි. සියළුම ප්‍රතිපත්තිමය තීරණයන් සහ පුළුල් උපාය මාර්ගයන් සකසනු ලබන්නේ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡා කිරීම් වලින් අනතුරුවය.


සියුම් ලෙස පරීක්ෂණයට ලක් කල යුතු සියළුම වැදගත් විෂයන් කළමණාකරණ කමිටුව හරහා ආමන්ත්‍රණය කරනු ලැබේ.

සමාලෝචිත වර්ෂය තුල විගණන හා කළමණාකරණ කමිටු රැස්වීම් වාර හයක් පවත්වා ඇත.

කාර්යක්ෂම හා ඵලදායී මෙහෙයුම් ප්‍රතිඵල ලබාගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ කළමණාකරණ කමිටුව විසින් විස්තරාත්මක වැඩ සටහන් සහ සැලසුම් ක්‍රියාත්මක කරනු ලබයි.


තුසිත හල්ලොලුව මයා
සභාපති 


වමින්ද කුමාර ලියනගේ මයා
විධායක අධ්‍යක්ෂ 


ඩබ්. කේ. ඩී. ටී. වරාගොඩ මයා
අධ්‍යක්ෂ 

එන්. පී. ඩී. සී. පියතිලක මයා
අධ්‍යක්ෂ 

ටී. මලින් පෙරේරා මයා
අධ්‍යක්ෂ 

පී. ඒ. එස්. ඒ. කුමාර මයා
අධ්‍යක්ෂ 

ඩී. එච්. එල්. සිල්වා මයා
අධ්‍යක්ෂ 

එස්.පී.මොරවක මයා (නීතිඥ) 
සමාගම් ලේකම්

අධ්‍යක්ෂවරුන්ගේ වගකීම පිළිබඳ ප්‍රකාශය

2007 අංක 07 දරණ සමාගම් පනතේ අංක 150(1) සහ 151 වගන්තීන්ට අනුව එහි සඳහන් අවශ්‍යතාවයන්ට අනුකූල වන ආකාරයෙන් සෑම මූල්‍ය වර්ෂයක්ම සඳහාම සමාගමේ කටයුතු සහ සමාගමේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශයෙහි සත්‍ය හා සාධාරණත්වය පිළිබිඹු වන ආකාරයෙන් මූල්‍ය ප්‍රකාශන සකස් කරන බවට අධ්‍යක්ෂවරුන් වගකිව යුතුය.

මූල්‍යමය තත්වය සාධාරණ නිරවද්‍යතාවයකින් තීරණය කිරීමට ඉවහල් වන පරිදි විධිමත් ලේඛණ පවත්වාගෙන යන බවට, මූල්‍ය ප්‍රකාශණ සකස් කරන බවට සහ එම ප්‍රකාශණ සම්බන්ධයෙන් විගණන නියමාකාරයෙන් සිදුවන බවට අංක 148 වගන්තියට අනුව අධ්‍යක්ෂවරුන් වගකිව යුතුය.

ඉදිරිපත් කරනු ලබන මූල්‍ය ප්‍රකාශ වල අවංකභාවය හා වාස්තවිකතාවය පිළිබඳ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය භාර ගනී. මූල්‍ය ප්‍රකාශණ සකස් කිරීමේදී ගනුදෙනු වල ස්වරූපය හා අන්තර්ගතය නිසි අයුරින් පිළිබිඹු වන සාධාරණ හා විවක්ෂණ විනිශ්චයන්ට එළඹෙමින් උචිත ගිණුම් ප්‍රතිපත්ති සංගතතාවයකින් යුතුව තෝරාගෙන භාවිතා කළ බවට අධ්‍යක්ෂවරු සහතික කරති.

මෙම මූල්‍ය ප්‍රකාශණ 2007 අංක 07 දරණ සමාගම් පනතට හා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කරන ලද බවටද අධ්‍යක්ෂ මණ්ඩලය සහතික කරති.

තවද මෙම මූල්‍ය ප්‍රකාශණ සමාගම් පනත යටතේ අවශ්‍ය තොරතුරු සම්පාදනය කරනු ලබන අතර, අධ්‍යක්ෂවරුන් තමන් සතු සමාගම පිළිබඳ දැනුම, ප්‍රධාන මෙහෙයුම් හා සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ නිශ්චිත තොරතුරු මත පදනම්ව තම මතය ඉදිරිපත් කරයි. මෙම මූල්‍ය ප්‍රකාශණ එම පදනම මත පිළියෙල කර ඇත.

සමාගමේ වත්කම් සුරැකීම පිළිබඳව අධ්‍යක්ෂවරුන් සාධාරණ පියවර ගෙන තිබෙන අතර, වංචා හා වෙනත් අක්‍රමකිතාවයන් වලක්වා ගැනීමේ අරමුණින් ඒ සම්බන්ධයෙන් උචිත අභ්‍යන්තර පාලන පද්ධති ස්ථාපිත කර තිබේ. සමාගම් පනතේ අංක 57 වගන්තිය යටතේ එවැනි බෙදාහැරීමකින් පසු සමාගමට නුබුන්වත්භාවය පිළිබඳව පරීක්ෂාවෙන් සාර්ථකව ලැබිය හැකි බවට ලැබී ඇති තොරතුරු මත සෑහීමකට පත්වී, සමාගම් පනතේ අංක 56(2) වගන්තිය අනුකූලව දැනට යෝජිත ලාභාංශ බෙදාහැරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇති අතර, යෝජිත ලාභාංශ සම්බන්ධයෙන් නුබුන්වත්භාවය පිළිබඳ ප්‍රකාශණයක් සමාගමේ විගණකවරුන්ගෙන් ඉල්ලා ඇත.

මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණකවරුන්ගේ මතය පිටු අංක 19 හි සඳහන්ය.

අනුකූලතා වාර්තාව

සමාගමේ සේවකයන් හා රජයට අදාලව සමාගමෙන් එහි පරිපාලිත සමාගම් වලින් මූල්‍ය තත්ව ප්‍රකාශයේ දිනය වන විට ගෙවීමට නියමිත සියලුම නීති ප්‍රකාර ගෙවීම් සියලුම උපරිම දැනුම අනුව ගෙවා නිමකර ඇති බව හෝ අදාල පරිදි ඒ වෙනුවෙන් ප්‍රතිපාදන සලසා ඇති බවට අධ්‍යක්ෂ මණ්ඩලය සහතික වේ.



එස්. පී. මොරවක
සමාගම් ලේකම්,
අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය පරිදි
සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම

සභාපතිවරයාගේ හා මූල්‍ය කළමනාකරුගේ වගකීම් පිළිබඳ ප්‍රකාශය

2015 මාර්තු 31 දිනට සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ මූල්‍ය ප්‍රකාශන සකස් කර ඉදිරිපත් කරනු ලබනුයේ පහත දැක්වෙන අවයවයන්ට අනුකූලවය.

- ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කර ඇති ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත හා ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත
- 2007 අංක 07 දරණ සමාගම් පනත
- මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති සංයුක්ත පාලනය සම්බන්ධයෙන් හොඳම පරිචයන් සංග්‍රහය

මූල්‍ය ප්‍රකාශණවල, සටහන් යටතේ විස්තර කර ඇති පරිදි මූල්‍ය ප්‍රකාශණ සකස් කිරීමේදී උපයෝගී කර ගන්නා ලද වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති උචිත පරිදි හා නිරන්තරයෙන් යොදා ගත් බව අපි සනාථ කරමු. කිසිම අපගමනයකින් තොරව නිවැරදි ගිණුම් ප්‍රමිතීන් යොදා ගෙන තිබේ. ඉහල මට්ටමේ විචාර බුද්ධි ගෝචර හා සංකීර්ණ වැදගත් ගිණුම් ප්‍රතිපත්ති හා ඇස්තමේන්තු සම්බන්ධයෙන් විගණන කමිටුව සහ අපගේ බාහිර විගණකයින්ගේ අදහස් විමසන ලදී.

වත්කම් සුරැකීමේ, වංචා හා වෙනත් අක්‍රමිකතාවයන් වලක්වා ගැනීමේ හා අනාවරණය කරගැනීමේ අරමුණෙන් අභ්‍යන්තර පාලන පද්ධති හා ගිණුම් ලේඛණ ස්ථාපිත කිරීමටද අප නිසි හා ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වා ඇත. මේවා ඉදිරියටද ක්‍රියාත්මක වන පදනමක් මත සමාලෝචනයට, ඇගයීමට හා යාවත්කරණයට ලක්වී තිබේ. සමාගමේ අභ්‍යන්තර විගණකයින් විසින් කලින් කලට කරන ලද විගණන තුලින් සමාගමේ ස්ථාපිත ප්‍රතිපත්ති හා පටිපාටි නිරන්තරයෙන්ම අනුගමනය වී තිබෙන බවට සාධාරණ සහතික වීමක් සලසී ඇත. එසේ වුවද ඕනෑම අභ්‍යන්තර පාලන හා ගිණුම් තැබීමේ පද්ධතියක් තුලින් සැලසෙන සහතික වීම් කර බැලීමේදී හදුනාගත යුතුවූ ආවේනික සීමාවන් තිබේ.

විගණනවල සඵලතාවය සමාලෝචනය කිරීමටත්, විගණනය කිරීම, අභ්‍යන්තර පාලනය හා මූල්‍ය වාර්තාකරණයේ ගැටලු ගැන සාකච්ඡා කිරීමටත් සමාගමේ විගණන කමිටුව කලින් කලට අභ්‍යන්තර විගණකයින්ට හා බාහිර විගණකයින්ට පූර්ණ හා නිදහස් අවසරය දී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විගණකාධිපති තුමා විසින් මූල්‍ය ප්‍රකාශ විගණනය කරන ලදී.



.....

තුසිත හල්ලොලුව මයා
සභාපති



.....

එච්. එන්. ආරියදාස
මුදල් හා පරිපාලන කළමනාකරු

සභාපති,

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සාමාගමේ 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති වාර්තාව

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ 2015 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. එම විගණනයේදී නිරීක්ෂණය වූ කරුණු මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පටිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ.

එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සමාගමේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මූල්‍ය ප්‍රකාශනවලින් 2015 මාර්තු 31 දිනට සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ මූල්‍ය තත්ත්වය හා එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 19 ප්‍රකාරව සමාලෝචිත වර්ෂය සඳහා විශ්‍රාම ප්‍රතිලාභ සම්බන්ධව ගිණුම් නැඟීමේදී වර්තමාන සේවා පිරිවැය, පොළී පිරිවැය සහ ආයුගණක ලාභ සහ අලාභ හඳුනාගෙන ප්‍රක්ෂිප්ත ඒකක ප්‍රතිලාභ ක්‍රමය අනුව ගණනය කර දක්වා නොතිබුණි.

2.2.2 නොසැසඳීම

2015 මාර්තු 31 දිනට හුණුපිටිය ප්‍රධාන ගබඩාවේ නොග පොත් අනුව පොහොර නොගය මෙට්‍රික් ටොන් 23,911.22 වුවත් මූල්‍ය ප්‍රකාශන අනුව එය මෙට්‍රික් ටොන් 23,522.95 වූයෙන් මෙට්‍රික් ටොන් 388.27 ක වෙනසක් නිරීක්ෂණය විය.

2.3 ලැබිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2015 මාර්තු 31 දිනට වෙළඳ ණයගැති ශේෂය රු.56,957,862 ක් වූ අතර එහි ඇතුළත් ගොවිජන සේවා මධ්‍යස්ථාන 45 කින් අයවිය යුතු ණය ශේෂය රු. 11,791,091 ක් විය. එම මුදලින් ගොවිජන සේවා මධ්‍යස්ථාන 24 කින් අයවිය යුතුව තිබූ රු.5,281,596 ක් අවුරුදු 05 ක් ඉක්මවූ පැරණි ණය ශේෂ වූ අතර ඉහත ණය ශේෂයන් අයකරගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි කටයුතු කර නොතිබුණි.
- (ආ) ලංකා පොහොර සමාගමෙන් 2007/2008 වර්ෂයේ සිට හා 2010/2011 වර්ෂය දක්වා අයවිය යුතු එකතුව රු.8,042,989 ක් සමාලෝචිත වර්ෂයේ අවසානය දක්වාම අයකරගෙන නොතිබුණි.
- (ඇ) ණයගැතියන් සඳහා රු.25,761,062 ක භානිකරණය සඳහා වෙන් කිරීමක් සිදු කර තිබුණද ඒ වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් ලබාගෙන නොතිබුණි.
- (ඈ) පොහොර සහනාධාර වැඩිපටහන ආරම්භ කිරීමට පෙර සිට පැවත එන එකතුව රු. 36,171,884 ක් වූ ණය ශේෂ අයකරගැනීමට කටයුතු කර නොතිබුණි.

2.4 නීති රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.

පහත සඳහන් නීති රීති හා රෙගුලාසි යනාදියට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති රීති හා රෙගුලාසි යනාදියට යොමුව

අනුකූල නොවීම

(අ) 2014 නොවැම්බර් 21 දිනැති අංක 05/2014 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛය සහ 2002 මැයි 24 දිනැති අංක PF/PE/21 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 3.3 ඡේදය

ප්‍රසාද දීමනා ගෙවීම සඳහා වාර්ෂික ගිණුම් නියමිත දිනට හෝ ඊට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කර තිබිය යුතු බව දක්වා තිබුණද ඊට පටහැනිව 2013/2014 වර්ෂයේ ගිණුම් මාස 03 ක ප්‍රමාද කාලයක් සහිතව 2014 අගෝස්තු 04 දින ඉදිරිපත් කර තිබුණද එක් සේවකයෙකුට රු.13,500 ක් බැගින් ප්‍රසාද දීමනා ලෙස රු.1,219,500 ක් ගෙවා තිබුණි.

(ආ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය (i) 5.4.8 (අ) ඡේදය

සැපයුම්කරුවන් විසින් ඇස්තමේන්තුගත කොන්ත්‍රාත් මුදලින් සියයට 5 කට නොඅඩු මුදලක් කාර්යසාධන සුරක්ෂණයක් ලෙස ඉදිරිපත් කළයුතු වුවත් ප්‍රවාහන කොන්ත්‍රාත්කරුවන් විසින් කාර්යසාධන සුරක්ෂණ ඉදිරිපත් නොකළ අවස්ථා 03 ක් නිරීක්ෂණය විය.

(ii) 5.4.8 (ආ) ඡේදය

කාර්යසාධන සුරක්ෂණ ඉදිරිපත් කර තිබුණු කොන්ත්‍රාත්කරුවන්ගේ සුරක්ෂණවල වලංගු කාලය වැඩි නිමවීමට අපේක්ෂිත දිනෙන් පසුව දින 28 ක් දක්වා වලංගු විය යුතු බව දක්වා තිබුණද එසේ වැඩි නිමවීමෙන් පසුව දින 28 ක කාලයක් සඳහා වලංගු කාර්යසාධන සුරක්ෂණ ලබා ගෙන නොමැති අවස්ථා 14 ක් නිරීක්ෂණය විය.

2.5 ප්‍රමාණවත් අධිකාර බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2015 ජනවාරි මාසයේදී පවත්වන ලද ගොවි සමුළුවකට ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් ගෙවීම් කිරීමට 2014 දෙසැම්බර් 22 දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී භාණ්ඩාගාර අනුමැතිය මත ගෙවීම් කළ යුතු බවට නිර්දේශ කර තිබියදී එම අනුමැතිය ලබාගැනීමකින් තොරව 2014 දෙසැම්බර් 29 දින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රු. 1,080,000 ක් ගෙවා තිබුණි.

(ආ) ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් අනුමැතිය ලබා ගැනීමකින් තොරව 2013 /2014 වර්ෂයේදී කුඹුරු පොහොර මෙට්‍රික් ටොන් 4,771.04 ක් අනෙකුත් වගාවන් සඳහා වූ පොහොර ලෙස අලෙවි කර තිබූ අතර 2014/2015 වර්ෂයේදී ආනයනය කරන ලද අනෙකුත් වගාවන් සඳහා පොහොර මෙට්‍රික් ටොන් 4,771.04 ක් කුඹුරු පොහොරවලට මාරුකර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේදී සමාගමේ මෙහෙයුම්වල මූල්‍ය ප්‍රතිඵලය රු.436,529,170 ක බදු පෙර ශුද්ධ ලාභයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ බදු පෙර ශුද්ධ ලාභය රු.208,984,673 ක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.227,544,497 ක වර්ධනයක් නිරීක්ෂණය විය. විකුණුම් සහ සහනාධාර රු.162,951,183 කින් වැඩිවීම හා අනෙකුත් ආදායම් රු.74,184,116 කින් වැඩිවීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵල සැසඳීමේදී පහත සඳහන් විවලනයන් නිරීක්ෂණය විය.

- (අ) සමාලෝචිත වර්ෂයේ කුඹුරු පොහොර අලෙවිය සියයට 8 කින් සහ අනෙකුත් භෝග සඳහා පොහොර අලෙවිය සියයට 106 කින් වැඩිවී තිබූ බැවින් සමස්ත විකුණුම් සියයට 50 කින් වැඩිවී තිබුණි.
- (ආ) මෙට්‍රික් ටොන් එකකට ලාභාත්තිකය කුඹුරු පොහොර සඳහා රු.350 ක්ද අනෙකුත් භෝග සඳහා රු.4,000 ක්ද වන බැවින් අනෙකුත් වගාවන් සඳහා වූ පොහොර අලෙවිය සියයට 116 කින් වැඩිවී තිබීම හේතුවෙන් දළ ලාභය සියයට 374 කින් වැඩිවී තිබුණි.
- (ඇ) භාණ්ඩාගාරය විසින් නියමිත දිනට පොහොර සහනාධාර නොගෙවීම හේතුවෙන් විනිමය බිල්පත් පියවීම සඳහා සමාගම විසින් රු.6,715,562,085 ක කෙටිකාලීන ණය ලබා ගෙන තිබූ අතර එය පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 156 කින් වැඩිවී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

2014 දෙසැම්බර් 03 දින සපුරාස්කන්ද පොහොර ගබඩාවෙන් නිකුත් කිරීමේ නිවේදන අංක 56690 යටතේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 17.5 ක් අක්කරෙසිපන්තු ගබඩාවට යවා තිබුණු අතර එම පොහොර නොගය 2015 පෙබරවාරි 11 දින ගබඩාවට භාරදී එය භාරගත් බවට අංක 56521 දරන භාණ්ඩ ලැබීම් තුණ්ඩුව නිකුත් කර තිබුණි. ප්‍රාදේශීය ගබඩාවට යවන ලද පොහොර නොගයේ මළුවල සඳහන් ගිවිසුම් අංකය 2014/CCF/UR/02 වූවත් ගබඩාව භාරගත් නොගයේ මළුවල සඳහන් ගිවිසුම් අංකය 2014/CCF/UR/07 වූයෙන් පොහොර මළුවල සඳහන් ගිවිසුම් අංක එකිනෙකට වෙනස් වීම විගණනයේදී ගැටළු සහගත විය.

4.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අනෙකුත් භෝග සඳහා වූ පොහොර සහනාධාර වැඩසටහන යටතේ 2011 අගෝස්තු 05 දින කන්නලේ ප්‍රාදේශීය ගබඩාවට ලැබී තිබූ පොහොර මෙට්‍රික් ටොන් 16.69 ක් 2015 ජනවාරි 05 දින වන විටත් අලෙවි කර නොතිබුණි.
- (ආ) නුවර ප්‍රාදේශීය ගබඩාවට 2014 ජනවාරි 27 දින ලැබී තිබූ අනෙකුත් භෝග සඳහා පොහොර මෙට්‍රික් ටොන් 7.8 ක් සෙමින් චලනය වන පොහොර නොග බව නිරීක්ෂණය විය.

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම.

(අ) සමාලෝචිත වර්ෂයේදී දිස්ත්‍රික්ක 10 ක් සඳහා පොහොර ප්‍රවාහන කටයුතු භාරගත් කොන්ත්‍රාත්කරුවන් 05 දෙනෙකු විසින් දිගින් දිගටම නියමිත ප්‍රමාණයට ලොරි රථ සැපයීමට අපොහොසත් වූ අවස්ථා 10 ක් විගණනයේ දී නිරීක්ෂණය වූ අතර ප්‍රවාහන ගිවිසුමේ 03 ඡේදය අනුව දිනකට රු.1,500 බැගින් දඩ මුදල් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

4.3 මතභේදයට තුඩුදෙන ගණුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) අරමුණුවලට පටහැනිව සමාලෝචිත වර්ෂයේදී රු.575,000 ක් ප්‍රදාන ලෙස සුබසාධන ආයතන වෙත ලබා දී තිබුණි.

(ආ) භාණ්ඩාගාර අනුමැතියකින් තොරව සමාලෝචිත වර්ෂය තුළදී සමාගමේ කාර්ය මණ්ඩලයට දිරි දීමනා වශයෙන් රු.11,008,504 ක් ගෙවා තිබුණු අතර සමාගමේ සේවකයෙකු නොවන සභාපතිවරයාට ගෙවන ලද රු.180,000 ක දිරි දීමනාවක් ද එහි ඇතුළත් වී තිබුණි.

4.4 හඳුනාගත් පාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) පොහොර ප්‍රවාහනයේදී හා ප්‍රමිතියෙන් තොර ඇසුරුම් හේතුවෙන් සමාලෝචිත වර්ෂය තුළදී රු.11,450,095 ක නොග හානි වී තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේදී ප්‍රාදේශීය ගබඩා දෙකක සිදුකල භෞතික නොග සන්‍යාපනයේදී පිරිවැය රු.5,019,471 ක් වූ මෙට්‍රික් ටොන් 90.75 ක නොග උනන්දුවක් වාර්තා වී තිබුණත් ඒවා වගකිවයුතු පාර්ශවයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

(ඇ) සමාලෝචිත වර්ෂයේ අනුරාධපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි පොහොර ප්‍රවාහනය සඳහා තෝරාගත් කොන්ත්‍රාත්කරුවන් ප්‍රමාණවත් ලොරි රථ නොසැපයීම නිසා බාහිර ලොරි රථ යොදාගෙන පොහොර ප්‍රවාහනය කිරීම වෙනුවෙන් අමතර ප්‍රවාහන ගාස්තු ලෙස රු.2,725,513 ක් ගෙවා තිබුණි.

4.5 ආර්ථික නොවූ ගණුදෙනු

2014 මැයි 12 සිට බදු කුලී පදනම මත ලබාගෙන තිබූ සපුගස්කන්ද පොහොර ගබඩාවෙහි නොග 2014 දෙසැම්බර් 03 දින වන විට අවසන් වී තිබුණද ගබඩාව ආපසු භාරදීමට කටයුතු නොකර 2015 පෙබරවාරි 11 දින දක්වාම මාස 2 ක් සඳහා හිස් ගබඩාව වෙනුවෙන් රු.1,774,271 ක බදු කුලී ගෙවා තිබුණි.

4.6 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2013 සැප්තැම්බර් සිට 2014 අගෝස්තු දක්වා සමාගමේ කම්කරු සේවාවන් පවත්වාගෙන යාම සඳහා මිල ගණන් කැඳවමින් 2013 ජූලි මාසයේදී රු.23,184 ක් වැය කර පුවත්පත් දැන්වීමක් පලකර තිබුණු අතර සාධාරණ හේතු දැක්වීමකින් තොරව ඊට පසුදිනම රු.10,080 ක් වැය කර එම දැන්වීම අවලංගු කිරීම සඳහා එම පුවත්පතේම නැවත දැන්වීමක් පල කර 2012 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා අඛණ්ඩව පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකුට කම්කරු කොන්ත්‍රාත්තුව පිරිනමා තිබුණි.

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම.

(ආ) ප්‍රධාන කාර්යාලයේ වාහන නැවතුම් අංගනයක් ඉදිකිරීමේ ප්‍රසම්පාදනය

- (i) යටෝක්ක ඉදිකිරීම සඳහා සවිස්තරාත්මක ඇස්තමේන්තු, ප්‍රමාණ පත්‍ර හා සැලසුම් පිළියෙල කිරීම සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයෙකුගේ සහාය ලබාගෙන නොතිබුණි.
- (ii) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 6.2.2 ඡේදයට පටහැනිව ලංසු ඉදිරිපත් කිරීම සඳහා දින 08 ක කාලයක් පමණක් ලබාදී තිබූ අතර ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.12.2 ප්‍රකාරව වැඩ අවසන් කිරීම පිළිබඳ ඉංජිනේරුවරයෙකුගේ උපදේශකවරයෙකුගේ සහතික කිරීමකින් තොරව රු. 669,773 ක් ගෙවා තිබුණි.
- (iii) එසේම ඇස්තමේන්තු හා සැලසුම් පිළියෙල කළ නිලධාරියා තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයකු ලෙසද සහභාගි වී තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය


5.1 නොවිසඳී ඇති විගණන ඡේද

2012 ජූලි 05 දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේදී සමාගම සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය මත දිරිදීමනා පරිපාටියක් පිළියෙල කර ගැනීමේ අවශ්‍යතාවය දක්වා තිබුණද 2014 ඔක්තෝබර් 31 දින වන විට පිළියෙල කර තිබුණු පරිපාටිය සඳහා 2015 අගෝස්තු 20 දින දක්වාම මහ භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සමාගමේ සභාපතිවරයා වෙත යොමුකරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුවේ.

- (අ) පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම.
- (ආ) ගබඩා පාලනය
- (ඇ) පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලිය
- (ඈ) වාහන පාලනය


 ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න
 විගණකාධිපති (වැඩබලන)

2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීරණ ආදායම් ප්‍රකාශය

		2015	2014
	සටහන		
ආදායම	13	1,566,271,696	1,041,775,830
සහනාධාරය මත විකුණුම් පිරිවැය	14 a	6,072,507,580	5,365,407,153
විකුණුම් පිරිවැය	14 b	(7,432,268,472)	(6,363,623,362)
දළ ලාභය		206,510,804	43,559,621
සහනාධාරය මත පොදු කාර්ය පිරිවැය	14 c	227,672,835	164,085,974
වෙනත් ආදායම්	15	74,372,694	54,675,903
		508,556,333	262,321,498
පරිපාලන වියදම්		(97,718,759)	(89,074,702)
බෙදාහැරීමේ වියදම්		(32,509,774)	(11,816,817)
වෙනත් වියදම්		(607,163)	(1,034,547)
මෙහෙයුම් ලාභය		377,720,637	160,395,432
ශුද්ධ මූල්‍ය පිරිවැය	16	58,808,532	48,589,241
මූල්‍ය ආදායම	16.a	(66,803,684)	(75,903,220)
මූල්‍ය වියදම	16.b	7,995,152	27,313,980
බදු පෙර ලාභය	17	436,529,170	208,984,673
ආදායම් බදු	18	(154,884,132)	(96,097,031)
බදු පසු ශුද්ධ ලාභය		281,645,038	112,887,642
<hr/>			
කොටසක මූලික ඉපයුම	19	28.16	11.29
<hr/>			
වෙනත් විස්තීරණ ආදායම්			
වර්ෂය සඳහා මුළු විස්තීරණ ආදායම		281,645,038	112,887,642

වරහන් තුළ ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්වයි.

2015 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

	සටහන	2014/2015 Rs.	2013/2014 Rs.
ජංගම නොවන වත්කම්			
දේපල පිරිසිදු හා උපකරණ	20	338,728,081	327,945,303
ප්‍රාග්ධන නොනීම් වැඩ	21	1,078,857	1,078,857
		339,806,938	329,024,160
ජංගම වත්කම්			
නොගය	23	356,056,506	138,343,689
වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ	24	17,001,876,435	14,415,302,158
සේවක ණය හා අත්තිකාරම්	25	11,872,818	9,542,247
තැන්පතු හා අත්තිකාරම්	26	14,898,179	4,266,032
අනෙකුත් මූල්‍ය වත්කම්	27	364,874,542	333,016,116
බැංකු හා අනෙකුත් මුදල්	28	662,782,813	590,049,718
		18,412,361,292	15,490,519,960
මුළු ජංගම වත්කම්		18,752,168,230	15,819,544,120
හිමිකම් සහ වගකීම්			
ප්‍රාග්ධන හා සංචිත			
ප්‍රකාශිත ප්‍රාග්ධනය	29	100,000,000	100,000,000
ප්‍රාග්ධන සංචිත	30	1,683,685	1,683,685
පිළිසකරණ හා ප්‍රත්‍යාගණන සංචිත	31	288,947,577	288,947,577
රඳවා ගත් ලාභ		1,245,596,942	977,951,904
		1,636,228,203	1,368,583,166
ජංගම නොවන වගකීම්			
සේවක පාරිතෝෂික බැඳීම	32	11,912,670	9,179,603
විලම්භිත බදු	33	52,701,495	53,028,316
පොළී සහිත ණය	34	1,472,280,899	5,005,000,899
		1,536,895,064	5,067,208,818
ජංගම වගකීම්			
පොළී සහිත ණය	34	11,010,460,928	4,294,898,843
වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ	35	4,420,610,316	4,758,679,621
ගෙවිය යුතු ලාභාංශ	36	12,000,000	10,000,000
තැන්පතු හා අත්තිකාරම් ලැබීම්	37	18,983,437	20,482,324
ව්‍යවස්ථාපිත ගෙවිය යුතු දෑ	38	95,107,433	262,397,559
උපචිත වියදම්	39	21,882,848	37,293,789
		15,579,044,963	9,383,752,136
මුළු ජංගම වගකීම්		18,752,168,230	15,819,544,120

2007 අංක 07 දරණ සමාගම් පනතෙහි අවශ්‍යතා වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශණ පිළියෙල කර ඇති බව සහතික කරමි. පිටු අංක 29 සිට 59 දක්වා ඇති ගිණුම් ප්‍රතිපත්ති හා සටහන් මූල්‍ය ප්‍රකාශණ වල කොටසක් වශයෙන් සැලකිය යුතුය.

.....

මුදල් කළමනාකරු
එච්.එන්. ආරියදාස

මෙම මූල්‍ය ප්‍රකාශ පලකර ඉදිරිපත් කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමකි.
අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අත්සන් කලේ

.....

සභාපති
තුසිත හල්ලොලුව
දිනය 2015 ජූලි 08 කොළඹදීය.

.....

අධ්‍යක්ෂක
පී. ඒ. එස්. ඒ. කුමාර

වරහන් තුල ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්වයි.

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම.

(සියළුම අගයන් ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රකාශිතයි.)

2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ස්කන්ධ ප්‍රාග්ධනය වෙනස් වීමේ ප්‍රකාශය

	කොටස් ප්‍රාග්ධනය	ප්‍රාග්ධන සංචිත	අයහාර සංචිත	ප්‍රත්‍යාගණන සංචිත	රඳවාගත් ලාභය	එකතුව
2013-03-31 දිනට ශේෂය (සංශෝධිත)	100,000,000	1,683,685	-	288,947,577	875,064,262	1,265,695,521
කාලච්ඡේදයේ ශුද්ධ ලාභය/(අලාභය)	-	-	-	-	112,887,642	112,887,642
ලාභාංශ	-	-	-	-	(10,000,000)	(10,000,000)
2014-03-31 දිනට ශේෂය	100,000,000	1,683,685	-	288,947,577	977,951,904	1,368,583,163
කාලච්ඡේදයේ ශුද්ධ ලාභය/(අලාභය)	-	-	-	-	281,645,038	281,645,038
ලාභාංශ	-	-	-	-	(14,000,000)	(14,000,000)
2015-03-31 දිනට ශේෂය	100,000,000	1,683,685	-	288,947,577	1,245,596,942	1,636,228,202

වරහන් තුල ඇති අගයන් වලින් අඩු කිරීම පෙන්වයි.

2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය

	2015	2014
මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් මුදල් ගලා ඒම		
බදු පෙර ලාභය	436,529,170	208,984,673
ගැලපීම්:		
ක්ෂය වීම්	23,520,969	17,952,199
දේපල පිරිසන හා උපකරණ භාණ්ඩකරණය	182,228	-
දේපල පිරිසන හා උපකරණ විකිණීම	(1,736,230)	-
සේවක පාරිතෝෂික සඳහා වෙන්කිරීම	2,882,050	2,882,050
පොළී ආදායම	(66,803,684)	(75,903,220)
පොළී වියදම	7,995,152	27,313,980
කාරක ප්‍රාග්ධනය වෙනස් වීමට පෙර මෙහෙයුම් ලාභය	402,569,654	181,229,681
කාරක ප්‍රාග්ධන වෙනස්වීම		
තොගය	(217,712,817)	46,305,380
වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ	(2,586,574,277)	(2,648,707,866)
තැන්පතු හා අත්තිකාරම්	(10,632,147)	3,298,014
සේවක ණය හා අත්තිකාරම්	(2,330,571)	1,859,725
වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ	(338,069,305)	4,231,572,011
ව්‍යවස්ථාපිත ලැබිය යුතු දෑ	(3,200,285)	(4,053,963)
ව්‍යවස්ථාපිත ගෙවිය යුතු දෑ	(29,534,085)	-
තැන්පතු හා අත්තිකාරම් ලැබීම්	(1,498,887)	4,879,648
උපචිත වියදම් හා වෙන් කිරීම්	(15,410,941)	18,602,245
මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ මුදල් ප්‍රවාහය	(2,802,393,660)	1,834,984,876
ගෙවූ පාරිතෝෂික	(148,983)	(124,248)
ගෙවූ පොළී	(7,995,152)	(27,313,980)
ගෙවූ බදු	(289,766,710)	(70,085,969)
මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය	(3,100,304,504)	1,737,460,679
ආයෝජන ක්‍රියාකාරකම් තුළින් මුදල් ගලා ඒම		
දේපල පිරිසන හා උපකරණ අත්පත් කර ගැනීම්	(34,485,975)	(121,955,444)
කාරක ප්‍රාග්ධන ආයෝජනය		
දේපල පිරිසන හා උපකරණ විකිණීම	1,736,230	-
අනෙකුත් මූල්‍ය වත්කම් ශුද්ධ ආයෝජනය	(31,858,426)	(38,684,359)
පොළී ලැබීම්	66,803,684	75,903,220
ආයෝජන ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ මුදල් ප්‍රවාහය	2,195,513	(56,623,471)
මූල්‍ය ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ මුදල් ප්‍රවාහය		
වර්ෂය තුළ ලාභාංශ ගෙවීම්	(12,000,000)	(10,000,000)
වර්ෂය තුළ ණය ගැනුම්	6,771,039,645	9,299,899,742
වර්ෂය තුළ ණය පියවීම්	(3,588,197,559)	(10,715,949,860)
මූල්‍ය ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය	3,170,842,085	(1,426,050,118)
වර්ෂය තුළදී මුදල් හා මුදල් වලට සමාන දැනී වෙනස් වීම	72,733,095	254,787,090
වර්ෂය ආරම්භයේදී මුදල් හා මුදල් වලට සමාන දෑ	590,049,717	335,262,628
වර්ෂය අවසානයේදී මුදල් හා මුදල් වලට සමාන දෑ	662,782,813	590,049,717

(සටහන)
28

වරහන් තුළ ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්වයි.

1 සංස්ථා තොරතුරු

1.1 ආයතන වාර්තාව

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සීමිත වගකීමකින් යුත් සමාගමක් වන අතර 04-10-1989 දින 1982 අංක 17 දරණ සමාගම් පනත යටතේ සංස්ථාපිත කරන ලදුව 2007 අංක 07 දරණ නව සමාගම් පනත යටතේ 15-07-2011 දින ලියාපදිංචි කල රජය සතු නේවාසික සමාගමකි. සමාගමේ ලියාපදිංචි කාර්යාලය සහ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානය වත්තල හුණුපිටිය ලිපිනයෙහි පිහිටා ඇත.

1.2 සමාගම

සමාගමේ ප්‍රධාන ක්‍රියාකාරකම් ලෙස වී, නේ, පොල්, රබර් සහ අනෙකුත් හෝග සඳහා අවශ්‍ය පොහොර ආනයනය, මිශ්‍ර කිරීම හා අලෙවිකරණය සිදු කරයි.

1.3 මූල්‍ය වර්ෂය

සමාගමේ මූල්‍ය වාර්තාකරණ කාල සීමාව මාර්තු 31 දිනෙන් අවසන් වේ.

1.4 මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමැතිය

මූල්‍ය ප්‍රකාශ සකස් කර ඉදිරිපත් කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමකි. 2015 ජූලි 08 වන දින අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනාවෙන් 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට අනුමැතිය ලබා දී ඇත.

1.5 සේවක සංඛ්‍යාව

සමාගමේ සේවක සංඛ්‍යාව

2015 මාර්තු 31 දිනට		2014 මාර්තු 31 දිනට	
• විධායක කාර්ය මණ්ඩලය	- 19	• විධායක කාර්ය මණ්ඩලය	- 19
• ලිපිකාර හා සමාන්තර කාර්ය මණ්ඩලය	- 106	• ලිපිකාර හා සමාන්තර කාර්ය මණ්ඩලය	- 102
• කම්කරුවන්	- 12	• කම්කරුවන්	- 12
	137		133

2. පිළියෙල කිරීමේ පදනම

2.1 ප්‍රකාශයේ අනුමැතිය

මෙම මූල්‍ය ප්‍රකාශණ පිළියෙල කරන ලද්දේ 1995 අංක 15 දරණ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිතීන් සහ 2007 අංක 07 දරණ සමාගම් පනතේ අවශ්‍යතා අනුව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් නිකුත් කල ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලවය.

2.2 ඇගයීමේ පදනම

පහත දැක්වෙන ප්‍රමාණාත්මක අයිතමයන් හැර මූල්‍ය තත්ව ප්‍රකාශණය ඓතිහාසික පිරිවැය පදනම් කරගෙන පිළියෙල කර ඇත.

- ඉඩම් හා ගොඩනැගිලි (2007-03-12 දින තක්සේරු කරන ලද)
- ලාභාලාභ තුලින් සාධාරණ මිලට මණ්ඩු ලබන මූල්‍ය සාධන පත්‍ර
- ආයුගණක ඇගයීමෙන් පසු වාර්තා කළ නිර්වචිත ප්‍රතිලාභ බැඳීම් වර්තමාන අගයට

2.3 ව්‍යවහාරික හා ඉදිරිපත් කරනු ලබන මුදල් ඒකකය

මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රුපියල් වලින් ඉදිරිපත් කර ඇති අතර, එය සමාගම් මෙහෙයුම් කටයුතු සඳහා භාවිතා කරන ප්‍රධාන මුදල් ඒකකයද වේ. සෑම මූල්‍ය තොරතුරක්ම ශ්‍රී ලංකා රුපියල් වලින් ඉදිරිපත් කර ඇති අතර එය ආසන්නතම රුපියල් අගයට වටසා ඇත.

2.4 ඇස්තමේන්තු, නිශ්චය කිරීම් සහ උපකල්පනයන් භාවිතය

ශ්‍රී.ලං.ගි.ප්‍රමිත වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශණ සකස් කිරීමේදී ගිණුම් ප්‍රතිපත්ති භාවිතයට සහ වත්කම් බැරකම් ආදායම් සහ වියදම් වලට බලපාන ඇස්තමේන්තු, තීරණ සහ උපකල්පනයන් කිරීමට කළමනාකාරීත්වයට අවශ්‍යවේ. සත්‍ය ප්‍රතිඵල ඇතැම් විට ඇස්තමේන්තු අගයට වඩා වෙනස් විය හැක. ඇස්තමේන්තු සහ මූලික උපකල්පනයන් අඛණ්ඩව විචාරණු ලැබේ. ගණකාධිකරණ ඇස්තමේන්තුමේන්තු සඳහා වූ සංශෝධන, එම සංශෝධන සිදුකළ කාල පරිච්ඡේදයේදී සහ ඒවා බලපාන අනාගත කාල පරිච්ඡේදයන් වලදී හඳුනාගනී.

2.4.1 දේපළ, පිරිසන සහ උපකරණ ප්‍රත්‍යාගණනය

සමාගම එහි ඉඩම් ප්‍රත්‍යාගණන අගයට ඉදිරියට ගෙනයනු ලැබේ. සාධාරණ අගයේ වෙනස්වීම් වෙනත් විස්තීරණ ආදායමට හඳුනා ගැනේ. සමාගම 2007.03.12 දිනට සාධාරණ අගය තීරණය කිරීමට රජයේ තක්සේරුකරු යොදා ගනී. ඉඩම් පිළිබඳ තවදුරටත් තොරතුරු සටහන් අංක 20 හි විස්තර කෙරේ.

2.4.2 මූල්‍ය නොවන වත්කම් වල හානිකරණය

හානිකරණය පවතින කල වත්කමෙහි ධාරණ අගය හෝ මුදල් උත්පාදන ඒකකය මුදල් අයකරගැනීම ඉක්මවූ විට එහි සාධාරණ වටිනාකම, විකිණීමට දැරූ පිරිවැය හා භාවිතයේ අගයට වඩා එහි සාධාරණ වටිනාකම වැඩිය. පදනම් මත ලබාගත් හැකි දත්ත මත විකිණීමට දැරූ පිරිවැය ගණනයේ එය සාධාරණ අගයට වඩා අඩුය. ස්ථිර විකුණුම් ගණුදෙනු, අනේ දුරින් ඇති ගනුදෙනුවන් සමාන වත්කම් හෝ නිරීක්ෂණ වෙළඳ මිලට වඩා වත්කම් බැහැර කිරීමේ වර්ධන වන පිරිවැය අඩුය. මෙම අගය ගණනය වට්ටම් මුදල් ප්‍රවාහ ආකෘතිය මත පදනම් වේ.

2.4.3 විශ්‍රාමික ප්‍රතිලාභ

නිශ්චිත ප්‍රතිලාභ සැලසුමෙහි පිරිවැය ආයුගණක ඇඟවීමෙන් තීරනය කරණු ඇත. ආයුගණක ඇඟවීමට ඇතැම්විට අනාගත සත්‍ය වර්ධනයන්ට වඩා වෙනස් විය හැකි විවිධ උපකල්පනයන් යොදා ගැනේ. වට්ටම් ප්‍රතිශතයන්, අනාගත වැටුප් වර්ධක සහ මර්ත්‍යතාවය මෙම උපකල්පනයන් වේ. ඉහත උපකල්පනයන් අගය කිරීමේ ඇති සංකීර්ණභාවය සහ ඒවායෙහි කල්පැවැත්මෙහි ස්වභාවය හේතුවෙන් නිශ්චිත ප්‍රතිලාභ විශ්‍රාමික වගකීම මෙම උපකල්පනයන්හි විචලනාවයන් සඳහා ඉතා සංවේදී වේ. මෙම සියලු උපකල්පන වාර්ථා කරන දිනට අඟයනු ඇත.

2.4.4 මූල්‍ය සාධන පත්‍ර වල සාධාරණ මිල

මූල්‍ය තත්ව ප්‍රකාශණයන්හි මූල්‍ය වත්කම් බැරකම් වල සාධාරණ මිල වාර්තා කරන විට සක්‍රීය වෙළඳ පොලින් උකහා ගත නොහැකිනම් ඒවායේ සාධාරණ මිල වට්ටම් කළ මුදල් ප්‍රවාහ ආකෘතීන් ඇතුලු ඇඟවීමේ ශිල්ප ක්‍රම භාවිතයෙන් තීරණය කෙරේ. හැකි විට මෙම ආකෘතීන්ට අවශ්‍ය යෙදවුම් නිරීක්ෂණය කළ හැකි වෙළඳ පොලින් ගනු ලැබේ. නමුත් මෙය ශක්‍ය නොවන විට සාධාරණ මිල තහවුරු කිරීමට යම් මට්ටමක නිශ්චයක් අවශ්‍ය වේ. නිශ්චයන්හි ද්‍රවශීලතා අවධානම, ණය අවධානම සහ මෙම සාධක සම්බන්ධ උපකල්පනයන්ගේ වෙනස් වන ස්වභාවය මූල්‍ය ප්‍රකාශනවල වාර්ථා කර ඇති සාධාරණ මිලට බලපෑම් කරයි.

3. වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සාරාංශය

මූල්‍ය තත්ව ප්‍රකාශණය සඳහා පහත පැහැදිලි කර ඇති ගිණුම්කරණ ප්‍රතිපත්ති නොකඩවා ව්‍යවහාර කරන ලදී.

3.1. විදේශ මුදල්

3.1.1 විදේශ මුදල් ගනුදෙනු හා ශේෂයන්

විදේශ මුදලින් කෙරෙන ගනුදෙනු සමාගම විසින් ගනුදෙනුව සිදුවන දින ක්‍රියාකාරී තත්කාලීන විනිමය අනුපාතිකව වාර්ථා කරයි. විදේශ මුදලින් මිල අභිධානීකරණය මූල්‍ය වත්කම් හා වගකීම් වන විට වාර්තා කරන දිනට තත්කාලීනව බලපවත්වන අනුපාතිකය අනුව ව්‍යවහාර මුදලට නැවත පරිවර්තනය කෙරේ. පරිවර්තනය නිසා ඇති වන සියලුම ලාභ හෝ පාඩු විස්තීරණ ආදායම් ප්‍රකාශයේ ගිණුම්ගත කෙරේ.

3.2. දේපළ පිරියත හා උපකරණ

එක කාලපරිච්ඡේදයකට වඩා වැඩි කාලසීමාවක් තුළ භාවිතය කිරීම සඳහා වූ නිෂ්පාදනය සඳහා හෝ භාණ්ඩ හෝ සේවා සැපයීම සඳහා හෝ වෙනත් අයට බදු දීම හෝ පරිපාලන කටයුතු සඳහා යොදාගන්නා ස්පෘශ්‍ය අයිතමයන් දේපළ පිරියත උපකරණ වේ. දේපළ, පිරියත උපකරණ අයිතමයන් එහි පිරිවැයෙන් සමුච්චිත ක්ෂය සහ සමුච්චිත හාණිකරණ ඉවත් කර පොත් අගයට අගය කරනු ලබන අතර ඉඩම් අගය කරනුයේ එහි සාධාරණ අගයටය.

3.2.1 හඳුනා ගැනීමේ පදනම

වත්කම් හා බැඳුණු අනාගත ආර්ථික ප්‍රතිලාභ සමාගම වෙත ගලා ඒමේ සම්භාවිතාවයක් ඇත්නම් සහ වත්කම් වල පිරිවැය විශ්වාසවන්තව මිණිය හැකිනම් දේපළ, පිරියත උපකරණ හඳුනා ගනී.

3.2.2. මුල්වරට හඳුනා ගැනීම සහ මිණීම

අදාළ වත්කමේ පිරිවැය සහ වත්කම වර්තමාන ස්ථානයට හා භාවිතා කල හැකි තත්වයට පත් කිරීමට අදාළ අනෙක් සියළුම පිරිවැයෙහි එකතුව දේපළ පිරියත උපකරණ වල පිරිවැය ලෙස සලකනු ලබයි.

ස්ව නිර්මාන වත්කම් වල පිරිවැය ද්‍රව්‍ය පිරිවැය, සෘජු ශ්‍රමය සහ පිරිවැය, අදහස් කළ ආකාරයට භාවිතා කළ හැකි තත්වයට ගෙන ඒමට සෘජුවම සම්බන්ධ වන, කොටස් ගැලවීම, සහ අයිතමයන් ඉවත් කිරීම සහ ඒවා නිල වැඩ බිම පිළිසකර කිරීම වැනි වෙනත් ඕනෑම පිරිවැයක් ඇතුළත් වේ.

3.2.3 පසුකාලීන පිරිවැය

පසුකාලීන පිරිවැය යනු ප්‍රාග්ධනිත කල පමණක් අනාගත ආර්ථික ප්‍රතිලාභ සමාගම වෙත ගලායාමේ හැකියාවය. එයට කෙරීගෙන යන අළුත්වැඩියා හා නඩත්තු කිරීම් සඳහා දරණ ලද වියදම් ඇතුළත්ය.

3.2.4 ප්‍රත්‍යාගණන ආකෘතිය

සමාගම 2007.03.12 දිනට ප්‍රත්‍යාගණනය කල නිරවුල් ඉඩම්, ගොඩනැගිලි, දේපළ, පිරියත හා උපකරණ සමුච්චිත ක්ෂය සහ හානිකරණ අලාභ අඩු කළ පසු ඒවායේ සාධාරණ වටිනාකමට පවත්වාගෙන යයි නවද සම්පූර්ණ පන්තියටම ප්‍රත්‍යාගණන ආකෘතිය භාවිතා කරයි.

සමාගමේ දේපළ, පිරියත හා උපකරණ 31.03.2012 ට පූර්ව ශ්‍රී.ල.ගි.ප්‍ර අනුව **සැකසූ ප්‍රත්‍යාගණන වටිනාකමට** මූල්‍ය තත්ව ප්‍රකාශණයෙහි ගෙනයනු ලැබේ.

3.2.5 පිරිවැය ආකෘතිය තෝරා ගැනීම

සමාගම ප්‍රත්‍යාගණන දිනය වූ 2007.03.12 දිනට ඉඩම් සහ ගොඩනැගිලි හැර දේපළ, පිරිසන හා උපකරණ වල ප්‍රත්‍යාගණන කළ අගය තෝරා ගෙන ඇත. ඒ අනුව ඉඩම් සහ ගොඩනැගිලි හැර දේපළ, පිරිසන හා උපකරණ වල සැලකෙන පිරිවැයෙන් සමුච්චිත ක්ෂය සහ සමුච්චිත හානිකරණ අලාභ අඩු කර දක්වයි.

සමාගම ඉඩම් සහ ගොඩනැගිලි ප්‍රත්‍යාගණන අගයට අගය කරන අතර සාධාරණ අගයෙහි වෙනස් වීම් ස්කන්ධ වෙනස්වීමේ ප්‍රකාශනයේ හඳුනා ගනී. සමාගම, ඉඩම් සහ ගොඩනැගිලි වල සාධාරණ අගය තීරණය කිරීම සඳහා 2007.03.12 දිනදී රජයේ ප්‍රධාන තක්සේරුකරුවා යොදාගන්නා ලදී.

3.2.6. පොත්වලින් ඉවත් කිරීම

දේපල පිරිසන හා උපකරණ අයිතමයක ධාරණ අගය පොත් වලින් ඉවත් කරනුයේ එම අයිතමය බැහැරකිරීමකදී හෝ එම අයිතමය භාවිතයෙන් ආයතනයට අනාගත ආර්ථික වාසි අපේක්ෂා කල නොහැකි අවස්ථාවකදීය. මෙම ඉවත්කිරීමකදී ලාභයක් හෝ පාඩුවක් හට ගනී නම් එම ලාභය හෝ පාඩුව ආදායම් ප්‍රකාශණයට ඇතුළත් කරනු ලබයි. දේපල පිරිසන හා උපකරණ අයිතමයක ධාරණ අගයෙහි ප්‍රතිස්ථාපන පිරිවැයක් හඳුනාගනී නම් ප්‍රතිස්ථාපන කොටසෙහි ඉතිරි ධාරණ අගය පොත් වලින් ඉවත් කරනු ලැබේ.

3.2.8. ක්ෂය කිරීම

වත්කමක් ක්ෂය කිරීම ආරම්භ වන්නේ එය පාවිච්චි කිරීම සඳහා සූදානම් තත්වයට ගෙන ආපසුය. එනම් කළමනාකාරිත්වය අපේක්ෂිත ආකාරයෙන් ක්‍රියා කළහැකි තත්වයේ හා ස්ථානයෙහි තිබෙන විටදීය. වත්කමක් විකුණා දැමීම සඳහා තබාගන්නා වත්කම් ලෙස වර්ග කළ දිනය (හෝ විකුණා දැමීම සඳහා වූ ඉවත් කිරීමේ කාණ්ඩයට ඇතුළත් සේ වර්ග කිරීම) සහ වත්කම් ඉවත් කල දිනය යන දෙකින් කලින් එළඹෙන දිනයේදී වත්කමක් ක්ෂය කිරීම නවතා දමයි. වත්කමක් සම්පූර්ණයෙන් ක්ෂය කර නැත්නම් වත්කම අක්‍රියව පැවතියද ක්‍රියාකාරී භාවිතයෙන් විශ්‍රාම ගැන්වුවද ක්ෂය කිරීම නවත්වනු නොලැබේ.

ඉඩම් ක්ෂය නොකෙරේ. අනෙක් වත්කම් පහත දැක්වෙන සරල මාර්ග ක්‍රමය අනුව අදාළ ඇස්තමේතු කළ ප්‍රයෝජනවත් ජීවිත කාලය පුරා විවිධ වර්ගයේ වත්කම් වල අනාගත ආර්ථික ප්‍රතිලාභයන් සමාගම විසින් පරිභෝජනය කරන රටාව පරිදි ක්ෂය කෙරේ.

වත්කමක අවශේෂ වටිනාකම සහ ප්‍රයෝජනවත් ජීවිත කාලය සෑම වාර්ථා කරණ කාලපරිච්ඡේදයකට වරක් සමාලෝචනය කරයි. වර්තමාන සහ සංසන්දනාත්මක කාළ පරිච්ඡේද වල ඇස්තමේතු කළ ප්‍රයෝජනවත් ජීවිත කාල පහත පරිදිය.

ගොඩනැගිලි	අවුරුදු 20
යන්ත්‍රාගාර හා උපකරණ	අවුරුදු 05
මෝටර් රථ	අවුරුදු 05
කාර්යාල උපකරණ	අවුරුදු 05
කාර්යාලීය ගෘහභාණ්ඩ	අවුරුදු 10
වැඩපොළ මෙවලම්	අවුරුදු 05
රසායනාගාර උපකරණ	අවුරුදු 05
පරිගණක උපාංග	අවුරුදු 05

වත්කමෙහි ධාරණ අගය වත්කමෙහි අයකර ගත හැකි වටිනාකමට වඩා වැඩි වූ විටෙක එම ධාරණ අගය අයකරගත හැකි වටිනාකම දක්වා වහාම ලියාහරිනු ලැබේ.

3.2.9 මූල්‍ය නොවන වත්කම් වල හානිකරණය

තොග හා විලම්භිත බදු හැර අනෙකුත් මූල්‍ය නොවන හා අස්පෘශ්‍ය වත්කම් වල ධාරණ අගයෙහි, හානිකරණය පිළිබඳ යම් කිසි ඇගවීමක් ඇත්දැයි සෑම වාර්ථා කරණ දිනකදීම සමාලෝචනය කරනු ලබයි. එබදු ඉඟියක් පල කරයි නම් එම වත්කමෙහි අයකර ගත හැකි වටිනාකම ඇස්තමේන්තු කරනු ලබයි. වත්කමෙහි හෝ එහි මුදල් ජනක ඒකකයක ධාරණ අගය ඇස්තමේන්තුගත අයකර ගත හැකි වටිනාකම අභිබවා යාම හානිකරණ පාඩුවක් ලෙසත් එහි විලෝමය හානිකරණ ලාභයක් ලෙසත් හදුනා ගැනේ. වත්කමක හෝ මුදල් ජනක ඒකකයක අයකරගත හැකි වටිනාකම වනුයේ වත්කමෙහි භාවිත වටිනාකම හා එහි සාධාරණ අගයෙන් එය විකිණීම සඳහා වූ පිරිවැය අඩුකල විට ලැබෙන වටිනාකම යන අගයන් දෙකෙන් වැඩි අගය වේ. වත්කමෙහි භාවිත වටිනාකම ඇස්තමේන්තු කිරීමේදී, අපේක්ෂිත අනාගත මුදල් ප්‍රවාහයන් ඒවාගේ වර්තමාන අගයට වට්ටම් කරනු ලැබේ. මේ සඳහා යොදාගන්නා වට්ටම් අනුපාතිකය මුදලෙහි කාලඅගය හා වත්කම සඳහා වූ විශේෂිත අවදානම වර්තමාන වෙළඳපොළ අනුව තක්සේරු කිරීමෙන් ගණනය කොට ඇත. හානිකරණ පරීක්ෂාව සඳහා තනි වශයෙන් පරීක්ෂා කල නොහැකි වත්කම් කුඩා කණ්ඩායම් වශයෙන් (මුදල් ජනන ඒකක) එනම් අනෙකුත් වත්කම් වලින් ස්වාධීනව මුදල් ප්‍රවාහ ජනනය කල හැකි කුඩාතම වත්කම් එකතුවක් ලෙස පරීක්ෂාවට භාජනය කෙරේ.

3.3 අස්පෘශ්‍ය වත්කම්

අදාළ උපකරණයේ සමස්ථ ක්‍රියාකාරීත්වයේ කොටසක් වන මිලට ගත් මෘදුකාංග පරිගණක උපකරණ වල කොටසක් ලෙස ප්‍රාග්ධනීකරණය කරයි.

3.4 ප්‍රාග්ධන නොනිම් වැඩ

වර්ෂය තුල වැය කරණ ලද වාර්තා කරන දිනට නිමි නොකරණ ලද ප්‍රාග්ධන වියදම් ප්‍රාග්ධන නොනිම් වැඩ ලෙස සලකන අතර වර්ෂය තුල නිම කරණ ලද සහ භාවිත කරන ප්‍රාග්ධන වත්කම් දේපළ, පිරියත හා උපකරණ වලට මාරු කරනු ලැබේ.

3.5 ජංගම වත්කම්

මුදල් හා බැංකු ශේෂ සහ සාමාන්‍ය මෙහෙයුම් චක්‍රයක් තුල හෝ ශේෂ පත්‍ර දින සිට වසරක කාලසීමාවක් තුල උපලබ්ධි කර ගත හැකි අයිතම ජංගම වත්කම් ලෙස හදුනා ගනී.

3.5.1 තොගය - සෘජු හා මිශ්‍ර පොහොර

තොගය (සෘජු හා මිශ්‍ර පොහොර) පිරිවැය අගයෙන් සහනාධාර අඩු කර දක්වා ඇත. පිරිවැය ගණනය කරනු ලබන්නේ පළමු ලැබීම් පළමු නිකුතු ක්‍රමයටයි. මිශ්‍ර පොහොර තොග පිරිවැය අමුද්‍රව්‍ය, සෘජු චේතන, අනෙකුත් සෘජු පිරිවැයන් හා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයන්ගෙන් සමන්විත වේ. දේශීයව මිලදී ගත් පොහොර පිරිවැයට දක්වා ඇත. සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී විකිණීමට බලාපොරොත්තු වන මිලෙන් එයට අදාළ වියදම් අඩුකිරීමෙන් ශුද්ධ උපලබ්ධි අගය ගණනය කර තිබේ.

පාරිභෝගික ද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍ය පිරිවැයට දක්වා ඇත.

3.6. මූල්‍ය උපකරණ

3.6.1 ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම්

සමාගම මූල්‍ය වත්කම් හඳුනා ගනුයේ සාධන පත්‍රයේ ගිවිසුම්ගත ප්‍රතිපාදනවලට පාර්ශවකරුවෙක් වන අවස්ථාවේදී පමණි. සමාගම එහි මූල්‍ය වත්කම් මූලික හඳුනා ගැනීමේදී වර්ගීකරණය කරයි. මූල්‍ය වත්කම් හඳුනා ගැනීමේදී සෘජුව ආරෝපිත කළ හැකි ගණුදෙනු පිරිවැය වල එකතුව සාධාරණ අඟයට මණිනු ලැබේ. කෙසේ වුවත් සාධාරණ අඟයට ලාභාලාභ තුලින් වර්ගීකරණය කරන මූල්‍ය වත්කම් සම්බන්ධව සෘජුව ආරෝපිත කළ හැකි ගණුදෙනු පිරිවැය නොසැලකේ.

පළමු හඳුනාගැනීමේදී, සමාගම විසින් මූල්‍ය වත්කම් පහත සඳහන් කාණ්ඩ වලට වර්ගීකරණය කරයි.

- අ) කල්පිරෙන තෙක් තබාගන්නා ආයෝජන
- ආ) ණය සහ ලැබිය යුතු දෑ
- ඇ) ලාභාලාභ ගිණුම හරහා සාධාරණ අඟයට අඟය කෙරෙන මූල්‍ය සාධන පත්‍ර
- ඈ) විකිණීම සඳහා ඇති මූල්‍ය සාධන පත්‍ර

3.6.1.1 කල්පිරෙන තෙක් තබාගන්නා ආයෝජන

ස්ථාවර හෝ නිශ්චය කලහැකි ගෙවීම් සහිත වත්කමෙහි වටිනාකමින් ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් වේ. ආයෝජනය කල්පිරෙන තුරු තබාගැනීමේ ආකල්පයක් හා හැකියාවක් ඇත්නම් මෙම කාණ්ඩය තුළ වර්ගීකරණය කරයි. මෙම ආයෝජන ජංගම වත්කම් තුළ නිරූපණය කරයි.

3.6.1.2 ණය සහ ලැබිය යුතු දෑ

ණය සහ ලැබිය යුතු දෑ ස්ථාවර හෝ තීරණය කළ ගෙවීම් සහිත සක්‍රීය වෙළඳ පොළක මිළ කියුම් නොලත් සහ සමාගම ක්ෂණිකව හෝ ඉදිරි කාලයේ විකිණීමට බලාපොරොත්තු නොවන ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් වේ. මෙම අයිතමයන් ජංගම වත්කම් ලෙස වර්ගීකරණය කෙරෙන අතර කල්පිරෙන කාලය වාර්ථාකරණ දින සිට මාස 12ට වැඩි ආයෝජන ජංගම වත්කම් ලෙස වර්ග කෙරේ. සහනාධාර ලැබීම්, වෙළඳ සහ වෙනත් ලැබිය යුතු දෑ රාජ්‍ය සුරැකුම් ප්‍රති මිලදී ගැනීම්, ස්ථාවර තැන්පත්, අත්තිකාරම්, තැන්පත්, සේවක ණය සහ මුදල් සහ කාල පරිච්ඡේදය අවසානයේ මුදලට සමාන වන දේ සමාගමේ ණය සහ ලැබිය යුතු දෑ ඇතුලත් වේ.

3.6.2. පසුකාලීන මිණුම්කරණය

මූල්‍ය වත්කම් වල පසුකාලීන මිණුම්කරණය පහත දක්වා ඇති ඒවායේ වර්ගීකරණය මත පදනම් වේ.

3.6.2.1. කල්පිරෙන තෙක් තබාගන්නා ආයෝජන

කල්පිරෙන තෙක් ලග තබාගන්නා ආයෝජන පසුකාලීනව සඵල පොලී ක්‍රමය භාවිතයෙන් ක්‍රමක්ෂය පිරිවැයට අඟය කරනු ලැබේ. ක්‍රමක්ෂය පිරිවැය ගණනයේදී වත්කම් අත්පත් කරගැනීමේදී හටගත් වටිටම හෝ අධිභාරයද ගණුදෙනුව සඳහා වැයවූ ගණුදෙනු පිරිවැයද සලකා බලනු ලැබේ.

3.6.2.2. ණය හා ලැබිය යුතු දෑ

සඵල පොලී අනුපාතිකය භාවිතකොට ක්‍රමක්ෂය කරන ලද පිරිවැයෙන් හානිකරණ වෙන්කිරීම් අඩුකලපසු ලැබෙන පිරිවැයට මෙම අයිතම පසු කාලීනව අගය කරනු ලැබේ. ක්‍රමක්ෂය පිරිවැය ගණනයේදී වත්කම් අත්පත් කරගැනීමේදී හටගත් වට්ටම හෝ අධිභාරයද, සඵල පොලී අනුපාතිකය හා සම්බන්ධ අනෙක් පිරිවැයද සලකා බලනු ලැබේ. සඵල පොලී අනුපාතිකයේ ක්‍රමක්ෂය පිරිවැය ආදායම් ප්‍රකාශයෙහි මූල්‍ය වියදම් කාණ්ඩය යටතේ ගිණුම් ගත කරනු ලබයි.

3.6.2.3 හදුනාගැනීම අත්හැරීම

මූල්‍ය වත්කම් හා බැඳුණු ගිවිසුමක අයිතිය සමාගම වෙතින් ඉක්මවූ පසු හෝ වත්කම හා බැඳුණු ප්‍රමාණාත්මක අවදානම් හා වරප්‍රසාද තවත් පාර්ශවයක් වෙත මාරුකල පසු, මෙම වත්කම් ගිණුම් වලින් බැහැර කරනු ලබයි.

මෙම අයිතිය අත්පාර්ශවයකට පැවරීමේ ක්‍රියාවලියේදී අදාල වත්කම හා බැඳී පොළී ප්‍රමාණයක් ඒ සමග මාරු නොවූයේ නම් එම පොළී ප්‍රමාණය වෙනම වත්කමක් හෝ වගකීමක් ලෙස මූල්‍ය තත්ව වාර්තාවේ නිරූපණය කරයි. හදුනාගැනීම අත්හැරීමකදී වත්කමෙහි ධාරණ අගය හා ඒ වෙනුවෙන් ලද ප්‍රතිශ්ඨාව අතර වෙනස ආදායම් ප්‍රකාශයෙහි නිරූපණය කරයි.

**3.6.3 මූල්‍ය වත්කම් වල හානිකරණය
මූල්‍ය වත්කම් ක්‍රමක්ෂය පිරිවැයට ඉදිරියට ගෙන යෑම**

ක්‍රමක්ෂය පිරිවැයට පවත්වාගෙන යන වත්කම් සඳහා සෑම වාර්ථාකරණ දිනක් අවසානයේදීම එම වත්කම් වල හානිකරණය පිළිබඳ සුළු හෝ සාක්ෂියක් ඇත්දැයි තනි වශයෙන් හෝ සාමූහිකව පරීක්ෂා කෙරෙන අතර, එබඳු සාක්ෂියක් ඇත්නම් හානිකරණය තක්සේරු කරනු ලැබේ.

වත්කමෙහි මූලික හදුනාගැනීමෙන් අනතුරුව සිදුවූ එක් සිදුවීමක් හෝ සිදුවීම් කිහිපයක් හේතුවෙන් එම වත්කමෙන් අපේක්ෂිත විශ්වාසදායී ලෙස ඇස්තමේන්තු කල හැකි අනාගත මුදල් ප්‍රවාහයන්ට බලපෑමක් වේ නම්, එහි ප්‍රතිඵලයක් ලෙස වත්කම් හානිකරණය කරනු ලැබේ. සිදුවූ අලාභය වත්කමෙහි ධාරණ අගය හා අනාගතයේ අපේක්ෂිත මුදල් ප්‍රවාහයන්හි වර්තමාන වටිනාකම අතර වෙනසින් මණ්නු ලැබේ. අපේක්ෂිත මුදල් ප්‍රවාහයන්හි වර්තමාන වටිනාකම වට්ටම් කරනු ලබන්නේ මූල්‍ය වත්කම සතුවූ මුල් සඵල පොළී අනුපාතිකයටය.

ක්‍රමක්ෂය පිරිවැය මත පිරිවැය කරන ලද ණය හා ලැබිය යුතු දෑ සහ කල්පිරෙන තෙක් තබාගන්නා ආයෝජන සඳහා හානිකරණ පාඩුව ගණනය කරනුයේ වත්කමෙහි ධාරණ අගය හා එම වත්කම හේතුවෙන් අනාගතයේ අපේක්ෂිත මුදල් ප්‍රවාහයේ වර්තමාන වටිනාකම (දැනට හටනොගත් අනාගත ණය හානි හැර) අතර වෙනස මගිනි. මෙම අනාගත මුදල් ප්‍රවාහයන් වට්ටම් කරනුයේ මූල්‍ය වත්කමෙහි මුල් සඵල පොළී අනුපාතිකයෙනි. මූල්‍ය වත්කමෙහි ධාරණ අගය ක්‍රමයෙන් අඩුවෙයි නම් අලාභය විස්තීරණ ආදායම් ප්‍රකාශයෙහි හදුනාගනු ලබයි.

පසුකාලීන කාලපරිච්ඡේදයකදී, හානිකරණ අලාභයෙහි ප්‍රමාණය අඩුවේනම් සහ එම අඩුවීම හානිකරණය හදුනාගැනීමෙන් අනතුරුව හටගත් සිදුවීමක් හා විෂයානුබද්ධ නම්, කලින් හදුනාගත් හානිකරණ පාඩුව ප්‍රත්‍යාවර්ථ කරනු ලැබේ. (විස්තීරණ ආදායම් ප්‍රකාශයෙහි)

3.6.3.1 ණය සහ ලැබිය යුතු දෑ

සමාගම විසින් ලැබිය යුතු ශේෂ සඳහා තනිතනිව සහ එසේ නොහැකි විට සමුහිකව හානිකරණ පරීක්ෂණය සිදුකරනු ලබයි. තනිතනිව ගත්කල සැලකිය යුතු මට්ටමක නොවන ශේෂ සාමුහිකව පරීක්ෂණයට ලක්කරයි.

සාමුහිකව හානිකරණ ඇගයීමේදී ණය ගෙවීම් පැහැරහැරීමේ ඓතිහාසික ප්‍රවණතාවය, ණය අයකර ගැනීමට ගත වන කාලසීමාව හා සිදුවූ පාඩුවෙහි ප්‍රමාණය යන අංග සැලකිල්ලට ගනී. තවද වර්තමාන ආර්ථික තත්වයන් යටතේ සිදුවිය හැකි තත්‍ය අලාභය ඓතිහාසික දත්තයන් හා සැසඳීමේදී පූර්ව අලාභයන් ඉක්මවා යයිද ඊට වඩා අඩු අගයක් ගනීද යන්න කළමණාකරණයේ මතය මත තීරණය කරයි.

හානිකරණ අලාභයන් ලාභ අලාභ වල හදුනාගන්නා අතර ඉඩහැරීමේ ගිණුමක සටහන් කරනු ලබයි. පසුකාලීනව සිදුවන සිදුවීමක් හේතුවෙන් හානිකරණ අලාභය අඩුවේ නම් එම අඩුවීම ලාභ අලාභ තුලින් ප්‍රතිවර්ත කරනු ලැබේ.

3.7 මූල්‍ය වගකීම්

3.7.1. ව්‍යුත්පන්න නොවන මූල්‍ය වගකීම්

3.7.1.1 මුල් හඳුනා ගැනීම සහ මැණීම

මූල්‍ය වගකීම් ශ්‍රී.ල.මු.වා.ප්‍ර/ශ්‍රී.ල.මු.ගි.ප්‍ර විෂය පථය තුල මූල්‍ය සාධණ පත්‍රයේ ගිවිසුම්ගත ප්‍රතිපාදනවලට පාර්ශවකරුවෙක් වූ විට පමණක් හඳුනා ගනී. මූල්‍ය වගකීම් මුල් වරට සාධාරණ අගයට හඳුනාගනී. මූල්‍ය වගකීම් සම්බන්ධයෙන් මූල්‍ය වගකීම් ලාභාලාභ මගින් සාධාරණ අගයට සහ වෙනත් මූල්‍ය වගකීම් යන වර්ගීකරණය වර්ග දෙකකින් හඳුනා ගැනියි. සමාගම එහි මූල්‍ය වගකීම් වෙනත් මූල්‍ය වගකීම් වර්ග ලෙස වර්ගීකරණය කර ඇත.

3.8 වෙළඳ ලැබිය යුතු දෑ

සාමාන්‍ය ව්‍යාපාර චක්‍රය තුලදී භාණ්ඩ විකිණීමෙන් ලැබිය යුතු මුදල් වෙළඳ ලැබිය යුතු දෑ වේ. ණය එකතු කිරීම සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාවලිය තුලදී බලාපොරොත්තු වන අතර, ඒවා ජංගම වත්කම් ලෙස වර්ග කර ඇත. පළමු හදුනාගැනීමේදී වෙළඳ ලැබිය යුතු දෑ ඉන්වොයිස් වටිනාකම වන සාධාරණ අගයට හදුනාගැනේ. පසුව ඉන්වොයිස් අගයෙන් හානිකරණයන් අඩුකිරීමෙන් පසුව වෙළඳ ලැබිය යුතු දෑ හදුනාගැනේ.

සමාගම සෑම ගිණුම්කාල පරිච්ඡේදයක් අවසානයේදීම තම වෙළඳ ලැබිය යුතු දෑ හානිකරණයට ලක්වී තිබේද නැද්ද යන්න පිළිබඳ විමසා බලයි. සමාගමේ ණය එකතු කිරීම පිළිබඳ අතීත පලපුරුද්ද ගෙවීම් ප්‍රමාද වීමේ දින ගණන උපරිමය දින 90 ට වැඩිවීම යනාදිය හානිකරණය ගණනයේදී සලකා බලයි. වෙළඳ ලැබිය යුතු දෑ හානිකරණය හා එම හානිකරණ අලාභය දැරිය යුත්තේ එම හානිකරණය පිළිබඳ සාක්ෂි ඇත්නම් පමණි. සියළුම වෙළඳ ලැබිය යුතු දෑ හානිකරණය සඳහා තනි තනිව සලකා බලයි.

වෙළඳ ලැබිය යුතු දෑ හානිකරණය නිර්ණය කිරීමේ පදනම හා ආකෘතිය පහත පරිදි වේ.

තනි තනිව ඇගයීමේ ක්‍රමය: හානිකරණය ගණනය කිරීම සඳහා පහත දැක්වෙන වෙළඳ ලැබිය යුතු දෑ තනි තනිව ආගණනය කර ඇත.

- i. විවිධ සේවා සමුපකාර සමිති
- ii. ගොවිජන සේවා මධ්‍යස්ථාන
- iii. බලයලත් නියෝජිතයන්
- iv. රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු

3.9 මුදල් හා මුදල් වලට සමාන දෑ

මුදල් ප්‍රවාහ ප්‍රකාශයේදී අනැති මුදල්, ඉල්ලුම් තැන්පතු, අනෙකුත් මාස 03 ට අඩු කාලයකින් කල් පිරෙන ඉහල ද්‍රවශීලතාවයකින් යුත් ආයෝජන, මුදල් හා මුදල් වලට සමාන දෑ ලෙස වර්ගීකරණය කෙරේ.

3.10 ප්‍රකාශිත ප්‍රාග්ධනය

ශ්‍රී ලංකා රජයට නිකුත් කරන ලද සාමාන්‍ය කොටස් ප්‍රකාශිත ප්‍රාග්ධනය ලෙස වර්ගීකරණය කෙරේ.

3.11 වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ

ණය ගැනුම්, වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ සහ බැංකු අයිරාව වෙනත් මූල්‍ය වගකීම්හි ඇතුළත්ය. වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ මූලිකව ඒවායේ ගණුදෙණු වටිනාකම වන සාධාරණ අගයට හදුනා ගනී. පසුව මුදලෙහි කාලීන වටිනාකම වැදගත් නොවන විට සහ කෙටිකාලීනව ගෙවීමට බලාපොරොත්තු වන විට ඒවායේ නියමිත ඉන්වොයිස් වටිනාකමට හදුනා ගනී.

සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීම නිසා ඒවාට ගෙවීමට ඇති වූ බැඳියාව වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ ලෙස වර්ග කරයි. ව්‍යාපාරයේ සාමාන්‍ය කටයුතු වලින් පැණ නැගී වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ ජංගම වගකීම් ලෙස වර්ගීකරණය කරයි.

3.1 ණය ගැනුම්

3.11.1. මුල් හදුනාගැනීම

ණය ගැනුම් මූලිකව වාර්තා කල ශුද්ධ ගණුදෙණු වටිනාකමට, සාධාරණ අගයට හදුනා ගනී. පසුව සඵල පොළී අනුපාතිකය භාවිතා කරමින් ක්‍රමක්ෂය වූ වටිනාකමට හදුනාගනී.

3.11.2. පසු කාලීන හදුනා ගැනීම සහ මැණීම

සමාගම ව්‍යුත්පන්න නොවන මූල්‍ය වගකීම් වෙනත් මූල්‍ය වගකීම් වර්ගයට වර්ගීකරණය කරයි. එවැනි මූල්‍ය වගකීම් මුල් වරට සෘජුව ආරෝපිත කළ හැකි ගණුදෙණු පිරිවැය එකතු කළ සාධාරණ අගයට හදුනා ගැනීය. මුල් වරට පසුව පසු කාලීනව පොළී දරණ ණය සහ ණයට ගැණීම් ඇතුළු මෙම මූල්‍ය වගකීම් සඵල පොළී ක්‍රමය භාවිතා කරමින් ක්‍රමක්ෂය කළ පිරිවැයට මණනු ලැබේ. වත්කම හදුනා ගැනීම අත් හැරීම වාසි සහ හානි ලාභාලාභ මගින් හදුනා ගනී.

3.12 ණය ගැණුම් පිරිවැය

ණය ගැණුම් පිරිවැය, ඒවා වාර්තා කල කාල පරිච්ඡේදයේදී විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට හදුනාගනී.

3.13 රාජ්‍ය ප්‍රදාන හා සහනාධාර

රාජ්‍ය ප්‍රදානයන් ලැබෙන බවට සෑහීමකට පත්විය හැකි තහවුරුවක් ලැබේ නම් සහ සමාගම විසින් අදාල කොන්දේසි සපුරන්නේ නම් රාජ්‍ය ප්‍රදාන ඒවායේ සාධාරණ අගයට හදුනා ගනී.

ආනයන වියදම් පියවීම සඳහා ලැබෙන සහනාධාර වලට අදාළ වියදම් එම වියදම දරනු ලබන්නාවූ කාලපරිච්ඡේදයේදී විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට හදුනා ගැනේ. දැනටමත් දරා ඇති ආනයන වියදම් සඳහා ලැබෙන සහනාධාර ඒවා ලැබීම පිළිබඳ සෑහීමකට පත්විය හැකි තහවුරුවක් ලැබේ නම් ලැබිය යුතු සහනාධාර ලෙස හදුනා ගැනේ.

දේපල, පිරිසන හා උපකරණ සඳහා ලැබුණු රාජ්‍ය ප්‍රදාන ලෙස විලම්භීත රාජ්‍ය ප්‍රදාන ජංගම නොවන වගකීම්වලට ඇතුළත් කර ඇත. ඒවා වත්කමේ අපේක්ෂිත ආයු කාලය තුළ සරල මාර්ග ක්‍රමයට විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට හදුනා ගනී.

3.13 වර්තමාන හා විලම්භිත බදු

සමාගම ආදායම් බදු වලට යටත්වේ. සමාගම ස්වකීය ජනප්‍රිය ක්‍රමය මත බදු වගකීම හඳුනාගන්නාද අවසාන බදු ප්‍රතිඵලය මුලදී වාර්ථා කළ බදු වලට වඩා වෙනස් විය හැක. මෙවන්වූ වෙනස නිශ්චය කරනු ලබන කාල පරිච්ඡේදයේ වර්තමාන හා විලම්භිත ආදායම් වත්කම් සහ වගකීම් වලට බලපායි. කාලපරිච්ඡේදය සඳහා අදාළ බදු වර්තමාන බදු වියදම හා විලම්භිත බදු වියදමෙන් සමන්විත වේ. බදු වියදම විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට හඳුනා ගනු ලබන්නේ ඒවා සෘජුව ස්කන්ධයට හඳුනා ගැනෙන අයිතමයන් හෝ අනෙකුත් වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ අයිතමයන් ලෙස හඳුනාගත් ප්‍රමාණය දක්වා පමණි.

3.13.1 වර්තමාන බදු

ගෙවිය යුතු යයි බලාපොරොත්තුවන බදු හෝ වර්ෂය සඳහා වූ බදු අනුපාතය මත හෝ සමාගමට අදාළවන වාර්ථා කරණ කාල පරිච්ඡේදයට පසුව පනවන ලද නීතී මත පදනම් කර ගණනය කළ ලැබිය යුතු බදු ආදායම් හෝ පාඩු සහ පෙර වර්ෂ වලට ගෙවිය යුතු බදු සඳහා කෙරෙන ගැලපිලි වර්තමාන ආදායම් බදු අය කිරීම් වේ. ස්කන්ධයට සෘජුව අදාළ වන වර්තමාන බදු ලාභාලාභ මගින් නොව ස්කන්ධයෙහි හඳුනාගනී. කළමනාකාරිත්වය බදු අධිකාරීන්ට ගෙවිය යුතු යයි බලාපොරොත්තුවන ප්‍රමාණ උචිත වන පදනම මත වරින් වර සමාලෝචනය කරයි.

3.13.2 විලම්භිත බදු

වත්කම් හා වගකීම් වල ගණකාධිකරණ ක්‍රියාවලිය සඳහා වූ ධාරණ අගය හා බදු ගණනය සඳහා වූ ධාරණ අගය අතර ඇති වන තාවකාලික වෙනස විලම්භිත බදු ලෙස හඳුනා ගනී.

බදු ගෙවිය යුතු ලාභයක් හෝ අලාභයක් සඳහා බලපෑම් නොකරන ව්‍යාපාර සංයෝජන අවස්ථාවක් හැර අනෙක් අවස්ථාවක වත්කම් හා වගකීම් මුල් අවස්ථා හඳුනාගැනීමේදී විලම්භිත බදු ගණනය නොකරයි. වාර්ථාකරණ දිනය වන විට බලාත්මක කර ඇති බදු අනුප්‍රමාණයට අනුව හා අදාළ විලම්භිත බදු වත්කම උපලබ්ධි වන කාලයකදී හෝ විලම්භිත බදු වගකීම පියවීමක් සිදුකරන කාලයකදී යෙදවීමට බලාපොරොත්තුවන බදු අනුප්‍රමාණයට අනුව බදු ගණනය කරනු ලබයි.

අනාගත බදු අයකල හැකි ලාභ ඇතිවේ නම් ඊට එරෙහිව අදාළ ධාරණ අගයන්හි ඇතිවූ තාවකාලික වෙනස භාවිත කල හැකි නම් පමණක් විලම්භිත බදු හඳුනාගනී.

විලම්භිත බදු වත්කම් වලට එරෙහිව විලම්භිත බදු වගකීම් හිලවී කරනුයේ, එසේ කිරීමට නීත්‍යානුකූල අයිතියක් ඇත්නම් සහ බදු වත්කම් සහ වගකීම් බදුගණනය කරනුයේ එකම බදු අධිකාරියක් මගින් නම් පමණි.

විලම්භිත වත්කම් වල ධාරණ අගය සෑම වාර්ථාකරණ දිනක් අවසානයේදීම සමාලෝචනය කරන අතර, විලම්භිත බදු වත්කම සම්පූර්ණ වශයෙන් හෝ ඉන් කොටසක් භාවිත කිරීමට තරම් අනාගත බදු අය කල හැකි ලාභ තවදුරටත් හට නොගන්නා බව භව්‍ය වේ නම් වත්කමෙහි ධාරණ අගය අදාළ වටිනාකමට අඩුකරනු ලැබේ. හඳුනා නොගන්නා ලද විලම්භිත බදු වත්කම් නැවතත් වාර්ථාකරණ කාලච්ඡේදයේ අවසන් දිනයේදී තක්සේරු කරන අතර එම බදු වත්කම ප්‍රතිපූරණය කිරීමට තරම් අනාගත බදුකල හැකි ලාභ ඇති බවට භව්‍ය වේ නම් එම අදාළ සීමාව තෙක් වත්කම හඳුනාගනී.

භාවිත නොකල බදු අලාභයන්, බදු බැර සහ වත්කම් වල ධාරණ අගය හා සම්බන්ධිත අඩුකල හැකි තාවකාලික වෙනස්කම් සඳහා විලම්භිත බදු අගය හඳුනාගනු ලබන්නේ එම වත්කම් ප්‍රතිපූරණයට තරම් අනාගත බදුකලහැකි ලාභ ඇතිවේ යැයි භව්‍ය වන තරමටය.

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම.

3.14 සේවක විශ්‍රාමික ප්‍රතිලාභ

සමාගම 'විශ්‍රාම ප්‍රතිලාභ නිශ්චිත දායකත්ව සැලැස්ම' හා 'නිශ්චිත ප්‍රතිලාභ සැලැස්ම' භාවිත කරයි.

3.14.1 විශ්‍රාම ප්‍රතිලාභ නිශ්චිත දායකත්ව සැලැස්ම

ආයතනය විසින් වෙනම අරමුදලකට නිශ්චිත දායකත්වයක් ලබාදීම මගින් මෙම විශ්‍රාම ප්‍රතිලාභ ක්‍රමය පවත්නාගෙන යනු ලැබේ. මෙම නිශ්චිත අගය හැර වෙනයම් හෝ දායකත්වයක් සඳහා ආයතනය සතුව නෛතික හෝ ස්වනිර්මාණික වගකීමක් නොමැත. මෙම දායකත්වය සේවකයා විසින් සේවය සපයන කාලසීමාව තුළ සේවක වියදමක් ලෙස ආදායම් ප්‍රකාශයේ හඳුනාගනී.

3.14.2 සේවක අර්ථසාධක අරමුදල

සමාගම සහ සේවකයින් සෑම සේවකයකුගේ වැටුපෙන් 12% සහ 10% ලෙස පිලිවෙලින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාලනය කරන සේවක අර්ථසාධක අරමුදලට දායක වේ.

3.14.3 සේවක භාරකාර අරමුදල

සමාගම සෑම සේවකයකුගේ වැටුපෙන් 3% ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාලනය කරන සේවක අර්ථසාධක අරමුදලට දායක වේ. නිර්වචිත දායක සැලසුමට දායක වීම ආදායම් ප්‍රකාශයේ වියදමක් ලෙස වියදම දැරුවට හඳුනා ගනී.

3.14.4 නිශ්චිත ප්‍රතිලාභ විශ්‍රාම සැලැස්ම

නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් යනු නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් හැර පශ්චාත් ප්‍රතිලාභ සැලසුමකි. සමාගම 1983 අංක 12 දරණ පාරිතෝෂික පනත යටතේ විශ්‍රාම ප්‍රතිලාභ ගෙවීමට බැඳී සිටි වගකීම වාර්ථා කරණ දිනයට නිර්වචිත ප්‍රතිලාභ සැලසුමේ වර්තමාන අගය ආදායම් ප්‍රකාශයේ වියදමක් ලෙස හඳුනා ගනී.

නිර්වචිත ප්‍රතිලාභ සැලසුම් සුදුසුකම් ලත් ආයු ගණක වරයකු මගින් ශ්‍රී.ල. ගි.ප්‍ර අංක 19 සේවක ප්‍රතිලාභයන්හි සුදුසු යයි දක්වන කරන ලද ඒකක බැර ක්‍රමය අනුව ගණනය කරයි. එවැනි ආයු ගණක අඟැසීම් සෑම වසරකට වරක් කල යුතුය. ආයු ගණක අඟැසීමේදී නිර්වචිත දායක සැලසුමට දායක වීම ආදායම් ප්‍රකාශයේ වියදමක් ලෙස වියදම දැරුවට හඳුනා ගනී.

ගැලපිලි හෝ ආයු ගණන උපකල්පන වෙනස් වීම නිසා පැන නගින සත්‍ය ආයු ගණක ප්‍රතිලාභ හෝ අලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ වියදමක් ලෙස වියදම දැරුවට හඳුනා ගනී. අදාළ සේවක පිරිවැය සහ වෙනත් පිරිවැය ආදායම් ප්‍රකාශයේ වියදමක් හඳුනා ගනී. සමාගම සේවක විශ්‍රාම ප්‍රතිලාභ නිසා පැන නගින වගකීම් සඳහා බාහිරින් මුදල් සැපයීමක් නොමැත.

3.14.5 කෙටි කාලීන සේවක ප්‍රතිලාභ

සේවකයන් විසින් සපයනු ලබන සේවයට ගෙවීමට බලාපොරොත්තු වන වටිනාකම වට්ටම් නොකර වාර්තා කරයි.

3.15 වෙන්කිරීම් හා අසම්භාව්‍ය වගකීම්

අතීතයේ සිදුවූ සිදුවීමක් හේතුවෙන් වර්තමානයේ නෛතික හෝ ස්වයං නිර්වචිත වගකීමකට බැඳීමට සමාගමට සිදුවේ නම් හා එම වගකීම පියවීම සඳහා සමාගමේ ආර්ථික සම්පත් වැය කිරීමට සිදුවීමේ සම්භාවිතාවයක් ඇත්නම් සමාගම මෙහෙයුම් වියදම් සඳහා වූ වෙන්කිරීම් හඳුනා ගනී.

වෙන්කිරීම් මණ්ඩලයේ වර්තමාන බැඳියාව පියවීමට අවශ්‍ය අස්තමේන්තු වියදමට අනුවය. මෙම වියදම අස්තමේන්තුගත කරණයේ වාර්තාකරණ දිනට ඇති විශ්වාසදායී සාක්ෂි පදනම් කරගෙනය. මෙහිදී වර්තමාන බැඳියාව (වගකීම) හා ආශ්‍රිත අවදානම සහ අනපේක්ෂිත තත්වද සලකා බලනු ලබයි.

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම.

3.16 ප්‍රාග්ධන බැඳීම් සහ අසම්භාවයන්

අනාගතයේ සිදුවිය හැකි අවිනිශ්චිත සිදුවීමක් හෝ වර්තමාන බැඳීමක් සිදුවීම හේතුවෙන් ආයතනයේ ආර්ථික සම්පත් ආයතනයෙන් පිටතට ගලා යාමේ සම්භාවිතාවක් ඇත්නම් අසම්භාවය වගකීම් හඳුනා ගැනේ. ප්‍රාග්ධන බැඳීම් සහ අසම්භාව බැරකම් මූල්‍ය ප්‍රකාශ වල අදාළ සටහන් වල හෙළි දරව් කෙරේ.

3.17 වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම්

වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම් වල ප්‍රමාණවත් භාවය සලකා බලා අවශ්‍ය පරිදි සුදුසු ගැලපීම් සහ ප්‍රතිපාදන මූල්‍ය ප්‍රකාශ වල සිදු කෙරේ.

සම්පත් පිටතට ගලා යෑමේ ප්‍රවණතාව දුරස්තර නම් හැර සියලුම අසම්භාව බැරකම් මූල්‍ය ප්‍රකාශ වල අදාළ සටහන් වල හෙළිදරව් කෙරේ.

4. මුදල් ප්‍රවාහ ප්‍රකාශය

මුදල් ප්‍රවාහ ප්‍රකාශය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 07 (මුදල් ප්‍රවාහ ප්‍රකාශය) ට අනුව සෘජු ක්‍රමයට සකස් කරනු ලැබේ. පූර්ව දැනුවත් වටිනාකමකට හුවමාරු කිරීමට සූදානම්ව පවතින හා එම වටිනාකමෙහි වෙනසක් සිදුවීමේ අවධානම ඉතා අඩු අගයක පවතින, ඉහල ද්‍රවශීලතාවයක් සහිත කෙටි කාලීන ආයෝජන වලින් මුදල් සහ මුදල් වලට සමාන දෑ සමන්විත වේ. මුදල් සහ මුදල් වලට සමාන දෑ වලට අතැති ද මුදල්, බැංකු ශේෂ, බැංකු තැන්පතු, ඒකීය මුදල් ඇතුළත් වේ.

5. ආදායම් හඳුනාගැනීම

භාණ්ඩ විකිණීම හේතු කොටගෙන ලද හා ලැබිය යුතු ප්‍රතිශ්ඨාවෙහි ශුද්ධ (ජාතීය ගොඩනැගීමේ බදු අඩු කොට) සහනාධාර වටිනාකමෙන් ආදායම් මණ්ඩු ලැබේ. සමාගම විසින් ආදායම් හඳුනාගනු ලබන්නේ අදාළ ආදායමෙහි වටිනාකම විශ්වාසදායී ලෙස මිණිය හැකි වන විට සහ අනාගත ආර්ථික වාසි ආයතනය වෙත ගලා ඒමේ ඉහල සම්භාවිතාවක් ඇති විටය. ආදායම හඳුනා ගැනීමේ ප්‍රධාන ආකාරයන් පහත පරිදි වේ.

5.1 පොහොර විකිණීම

සමාගම සෘජු පොහොර ආනයන කර නොග හා සිල්ලර වශයෙන් විකිණීම සිදු කරයි. භාණ්ඩ සම්බන්ධ සියළුම අවධානම් සහ ප්‍රතිලාභ පාරිභෝගිකයාට මාරුවන අවස්ථාවේදී එනම්, ගබඩාවෙන් නිකුත් කරනු ලබන අවස්ථාවේදීම ආදායම හඳුනා ගනී.

5.1.1 පොළී ආදායම

සඵල පොළී අනුපාතිකය භාවිත කර පොළී ආදායම හඳුනාගනී.

5.1.2 කුලී ආදායම

කුලී ආදායම හඳුනාගනු ලබන්නේ බදු කාලය තුළ උපචිත පදනම මතය.

6. දේපල පිරිසන හා උපකරණ ඉවත් කිරීමේ ලාභ හා පාඩු

දේපල පිරිසන හා උපකරණ වල ධාරණ අගයන් ඉවත් කිරීමෙන් ලැබෙන වටිනාකමත් සංසන්දනය කර විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට ලාභය හෝ පාඩුව හඳුනාගනී.

7. වෙනත් ආදායම්

වෙනත් ආදායම් හඳුනාගනු ලබන්නේ උපචිත පදනම මතය.

8. වියදම්

ව්‍යාපාර කටයුතු මෙහෙයවීම සඳහා සහ දේපල, පිරිසන සහ උපකරණ කාර්යක්ෂම තත්වයෙන් පවත්වාගෙන යෑම සඳහා කරන ලබන සියලුම වියදම් වර්ෂයේ ලාභ ගණනය කිරීමේ දී ආදායමට අය කෙරේ. ආදායම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අරමුණින් වියදම් වල ස්වභාවය අනුව වර්ගීකරණ ක්‍රමය සමාගමේ මූලික කාර්ය සාධකය සාධාරණ ලෙස ඉදිරිපත් කරණ බව අධිකරණවරුන්ගේ මතය වන නිසා එවැනි ඉදිරිපත් කිරීමේ ක්‍රමය තෝරා ගෙන ඇත. ස්ථාවර ස්වරූපයෙන් පවතින එමගින් ව්‍යාපාර කරගෙන යන වත්කම් අත්පත් කර ගැනීම, පුළුල් කිරීම සහ වැඩි දියුණු කිරීමේ අරමුණින් සිදු කෙරෙන හෝ ව්‍යාපාරයේ ඉපැයීමේ ධාරිතාව වැඩිකිරීම කෙරෙන වියදම් ප්‍රාග්ධන වියදම් වේ.

අළුත්වැඩියා සහ අළුත්කිරීම් වියදම සිදු කළ වර්ෂයේ ආදායම් ප්‍රකාශයේ ආදායමට අය කරනු ලැබේ. සමාගම ඉපැයූ ලාභ යනු ආදායම් බදු වියදමට පෙර සහ සියලුම දත්තා වගකීම් සහ හානිකරණ සහ දේපල, පිරිසන සහ උපකරණ වල ක්ෂය සඳහා ප්‍රතිපාදනය කළ පසුවේ.

9. ලාභාංශ මත රඳවා ගැනීමේ බදු

බදු ගෙවිය යුතු ලාභයෙන් බෙදා හැරෙන ලාභාංශ 10% බදු වලට යටත්වේ.

10. කොටසක මූලික ඉපයුම

සාමාන්‍ය කොටස් හිමියන් සඳහා කොටසක මූලික ඉපයුම මූල්‍ය ප්‍රකාශණයෙන් ඉදිරිපත් කරයි. කාලච්ඡේදය තුළ නොගෙවූ සාමාන්‍ය කොටස් ගණන සාමාන්‍ය කොටස් හිමියන් වෙත බෙදාහැරිය හැකි ලාභය හෝ අලාභයෙන් බෙදීමෙන් කොටසක මූලික ඉපයුම ගණනය කරනු ලබයි.

11. ආශ්‍රිත පාර්ශවකරුවන් සමඟ ගනුදෙනු

එක් පක්ෂයක් අනෙක් මූල්‍ය හා මෙහෙයුම් ප්‍රතිපත්ති/තීරණ සැලකිය යුතු බලපෑමක් පාලනය හෝ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව ඇති වන ගනුදෙනු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බව හෙලිදරව් කරයි

12. තවම බලාත්මක නොවූ නිකුත් කර ඇති නව ගිණුම්කරණ ප්‍රමිතී

සමාගමේ මූල්‍ය ප්‍රකාශයේ නිකුත් කළ දිනවන විට නිකුත් කර ඇති තවම බලනොපත්වන ප්‍රමිතී පහත දැක්වේ. සමාගම එම ගිණුම්කරණ ප්‍රමිතී බලාත්මකවූ පසු භාවිතයට යොදා ගනී.

- ශ්‍රී.ල.වා.ප්‍ර අංක 9 - මූල්‍ය සාධන පත්‍ර
- ශ්‍රී.ල.වා.ප්‍ර අංක 13 - සාධාරණ අඟයට මැණීම
- ශ්‍රී.ල.වා.ප්‍ර අංක 10 - ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශණ
- ශ්‍රී.ල.වා.ප්‍ර අංක 11 - ඒකාබද්ධ ක්‍රියාවලි
- ශ්‍රී.ල.වා.ප්‍ර අංක 12 - පොළී අනුපාතයන් හෙලිදරව් කිරීම

(සියළුම අගයන් ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රකාශිතයි.)

		2015	2014
13	ආදායම		
	දළ ආදායම	1,581,875,275	1,052,298,820
	ජාතික ගොඩනැගීමේ බදු	(15,603,579)	10,522,990
		1,566,271,696	1,041,775,830
	සහනාධාරය මත විකුණුම්	6,090,601,153	5,365,407,153
14 අ	පිරිවැය		
	මෙයින් නිරූපණය වන්නේ රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ සෘජු වියදම් සඳහා භාණ්ඩාගාරය විසින් ප්‍රතිපූරණය කරනු ලබන මුදලය.		
14 අ	විකුණුම් පිරිවැය		
	ගැනුම් (සටහන 14.අ.1)	7,445,280,640	6,108,287,745
	සෘජු වියදම් (සටහන 14.අ.2)	170,308,660	166,763,810
	නිෂ්පාදන පිරිවැය	7,615,589,300	6,275,051,555
	අප්‍රේල් 01 දිනට නිමි තොගය	128,571,342	173,460,034
	තොගය අතිරික්තය/උණනතාවය	(16,497,988)	-
	පොහොර පරිත්‍යාග	(951,434)	-
	මාර්තු 31 දිනට නිමි තොගය	(345,190,217)	(128,571,342)
		7,381,521,003	6,319,940,247
	සාමාන්‍ය පොදු කාර්ය පිරිවැය (සටහන 14.අ.3)	50,747,469	43,683,115
		7,432,268,472	6,363,623,362
14. අ.1	ගැනුම්		
	ආනයනික පොහොර වටිනාකම	7,227,791,252	5,987,397,644
	කොන්ත්‍රාත්තු කම්කරු සේවා කුලිය	36,740,642	32,445,841
	ප්‍රවාහන ගාස්තු	131,825,995	114,327,053
	ඇසුරුම් ද්‍රව්‍ය	2,452,586	2,997,283
	විනිමය අලාභ	60,441,409	-
	විනිමය ලාභ	(13,971,244)	(28,880,076)
		7,445,280,640	6,108,287,745
14.අ.2	සෘජු වියදම්		
	කම්කරු සේවක කුලිය (සටහන 14.අ.2.1)	7,122,151	5,174,596
	ප්‍රාදේශීය ගබඩා පිරිවැය	83,903,294	95,979,685
	දිස්ත්‍රික් පොහොර ගබඩා ප්‍රවාහන වියදම	79,283,214	65,609,528
		170,308,660	166,763,810

වරහන් තුළ ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්නුම් කෙරේ.

(සියළුම අගයන් ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රකාශිතයි.)

14.ආ.2.1 කම්කරු සේවක වියදම්

	2015	2014
වැටුප්	3,490,521	2,955,646
සේවක අර්ථසාධක අරමුදල	418,863	354,702
සේවක භාරකාර අරමුදල	104,716	88,675
අතිකාල සහ 1/20 දීමනාව	1,562,172	696,034
ලබානොගත් කෙටි නිවාඩු සඳහා ගෙවීම්	18,827	16,128
ලබානොගත් වෛද්‍ය නිවාඩු සඳහා ගෙවීම්	248,524	182,671
සුභසාධක හා වෛද්‍යාධාර	137,877	38,240
සංයුක්ත දීමනාව	132,630	24,895
දිරිගැන්වීම් ගෙවීම්	850,522	671,284
ප්‍රසාද දීමනාව	157,500	146,321
	<u>7,122,151</u>	<u>5,174,596</u>

14.ආ.3 සාමාන්‍ය පොදු කාර්ය පිරිවැය

අමතර කොටස්	4,403,977	3,845,145
කම්හල් පොදු කාර්ය පිරිවැය	45,835,952	39,486,999
රසායනාගාර පොදු කාර්ය පිරිවැය	507,540	350,972
	<u>50,747,469</u>	<u>43,683,115</u>

14. සහනාධාරය මත පොදුකාර්ය ඇ පිරිවැය

227,672,835 164,085,974

මෙයින් නිරූපණය වනුයේ පොදු කාර්ය පිරිවැය සඳහා භාණ්ඩාගාරය විසින් ප්‍රතිපූරණය කරනු ලබන මුදලය. 2014/15- 78,572 මෙ.ටොන් @ රු. 1,500 (වී) - රු. 117,858,075
 2014/15- 61,008 මෙ.ටොන් @ රු. 1,800 (වෙනත් හෝග) - රු. 109,814,760
 2013/14- 109,391 මෙ.ටොන් @ රු. 1,500 - රු. 164,085,974

15 වෙනත් ආදායම්

කුලී ආදායම	637,118	1,281,400
ආපසු නොගෙවන ටෙන්ඩර් තැන්පතු	741,500	450,650
විවිධ ආදායම්	33,098,733	19,987,355
අඛණ්ඩ ද්‍රව්‍ය විකුණුම්	1,025,528	711,949
ණයගැනී හානිකරණය	-	7,955,575
කඩිනම් නිෂ්කාශණ කිරීමේ ආදායම	37,133,586	24,288,974
ස්ථාවර වත්කම් විකිණීම	1,736,230	-
	<u>74,372,694</u>	<u>54,675,903</u>

වරහන් තුල ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්වයි.

(සියළුම අගයන් ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රකාශිතයි.)

	2015	2014
16 ශුද්ධ මූල්‍ය ආදායම	(58,808,532)	(48,589,241)
16. අ මූල්‍ය ආදායම		
ස්ථාවර තැන්පතු සඳහා පොළිය	28,802,561	36,485,663
ප්‍රතිමිලදී ගැනුම් සඳහා පොළිය	30,748,409	31,513,374
නාමික බද්ද	3,416,490	3,501,486
රැඳවුම් බද්ද	3,200,285	4,053,963
සේවක ණය පොළිය	635,940	348,735
	<u>66,803,684</u>	<u>75,903,220</u>
16. ආ මූල්‍ය වියදම්		
බැංකු ගාස්තු	7,078,031	12,897,699
දඩ මුදල්	36,831	14,376,800
බැංකු අයිරා පොළිය	781,413	39,481
නොගෙවූ බිල් සඳහා පොළිය	98,876	-
	<u>7,995,152</u>	<u>27,313,980</u>
17 බදු පෙර ලාභය	436,529,170	208,984,673
බදු පෙර ලාභයෙහි පහත සඳහන් වියදම් ඇතුළත්ව ඇත.		
දේපළ පිරිසන හා උපකරණයන්හි ක්ෂය (සටහන 20)	23,520,969	17,952,199
විගණකගේ පාර්ශ්‍රමිකය	300,000	300,000
අධ්‍යක්ෂක පාර්ශ්‍රමිකය (සටහන 17.1)	1,758,775	2,228,875
වැටුප් හා වේතන (සටහන 17.2)	61,567,933	54,791,521
ණය ගැනි හානිකරණය	1,984,243	-
17.1 අධ්‍යක්ෂක පාර්ශ්‍රමිකය		
අධ්‍යක්ෂක දීමනා	1,551,275	1,993,075
අධ්‍යක්ෂක ගමන් වියදම් දීමනාව	207,500	235,800
	<u>1,758,775</u>	<u>2,228,875</u>

වරහන් තුළ ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්වයි.

(සියළුම අගයන් ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රකාශිතයි.)

		2015	2014
17.			
2 වැටුප් හා වේතන			
විධායක ශ්‍රේණි පාර්ශ්‍රමිකය	සටහන 17.2.1	13,237,660	12,202,707
ලිපිකරු ශ්‍රේණි පාර්ශ්‍රමිකය	සටහන 17.2.2	47,115,013	41,179,190
ප්‍රධාන කාර්යාලීය අතියම්/පුහුණු පාර්ශ්‍රමිකය	සටහන 17.2.3	1,215,260	1,409,624
		<u>61,567,933</u>	<u>54,791,521</u>

2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා කාර්ය මණ්ඩලයේ වැටුප් හා වේතන

	17.2.1 විධායක ශ්‍රේණිය	17.2.2 ලිපිකරු හා සමාන්තර සේවා	17.2.3 අතියම්/ පුහුණු	එකතුව
වැටුප්	7,782,513	23,054,927	854,250	31,691,690
සේවක අර්ථසාධක අරමුදල	933,902	2,766,591	102,510	3,803,003
සේවක භාරකාර අරමුදල	233,475	691,648	25,628	950,751
ලබානොගත් කෙටි නිවාඩු සඳහා ගෙවීම්	-	172,852	-	172,852
අනිකාල සහ 1/20 දීමනාව	1,200,500	10,237,305	232,872	11,670,678
ලබානොගත් වෛද්‍ය නිවාඩු සඳහා ගෙවීම්	614,477	1,752,683	-	2,367,160
සුභසාධක හා වෛද්‍යාධාර	132,946	751,125	-	884,071
සංයුක්ත දීමනාව	47,110	903,914	-	951,024
දිරිගැන්වීම් ගෙවීම්	2,090,237	5,766,968	-	7,857,205
ප්‍රසාද දීමනාව	<u>202,500</u>	<u>1,017,000</u>	<u>-</u>	<u>1,219,500</u>
එකතුව	<u>13,237,660</u>	<u>47,115,013</u>	<u>1,215,260</u>	<u>61,567,933</u>

2014.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා කාර්ය මණ්ඩලයේ වැටුප් හා වේතන

වැටුප්	7,287,365	21,507,477	973,910	29,768,752
සේවක අර්ථසාධක අරමුදල	874,484	2,583,006	107,566	3,565,056
සේවක භාරකාර අරමුදල	218,621	645,752	26,891	891,264
ලබානොගත් කෙටි නිවාඩු සඳහා ගෙවීම්	-	166,915	-	166,915
අනිකාල සහ 1/20 දීමනාව	951,577	6,734,309	301,256	7,987,142
ලබානොගත් වෛද්‍ය නිවාඩු සඳහා ගෙවීම්	560,688	1,569,122	-	2,129,810
සුභසාධක හා වෛද්‍යාධාර	105,380	540,951	-	646,331
සංයුක්ත දීමනාව	18,900	900,540	-	919,440
දිරිගැන්වීම් ගෙවීම්	1,925,692	5,295,685	-	7,221,378
ප්‍රසාද දීමනාව	<u>260,000</u>	<u>1,235,433</u>	<u>-</u>	<u>1,495,433</u>
එකතුව	<u>12,202,707</u>	<u>41,179,190</u>	<u>1,409,624</u>	<u>54,791,521</u>

වරහන් තුල ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්නවයි.

(සියළුම අගයන් ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රකාශිතයි.)

	2015	2014
18 ආදායම් බදු වියදම්		
වර්තමාන බදු වියදම	155,210,954	63,454,238
විලම්භීය බදු	(326,822)	32,642,793
	<u>154,884,132</u>	<u>96,097,031</u>
18.1 ගිණුම්කරණ ලාභය හා වර්තමාන බදු වියදම සැසඳීම		
බදු පෙර ගිණුම්කරණ ලාභය	436,529,170	208,984,673
ස්ථාවර තැන්පතු හා ප්‍රතිමිලදී ගැණුම් සඳහා පොළිය	(59,550,970)	(67,999,037)
ඉඩදෙනු නොලබන අයිතමයන්ගේ එකතුව	33,351,392	24,947,772
ඉඩදෙනු ලබන අයිතමයන්ගේ එකතුව	(27,651,377)	(14,865,617)
අනෙකුත් මූලාශ්‍රවලින් ලද ආදායම	66,167,744	75,554,486
වෙළඳාමෙන් හෝ ව්‍යාපාරයෙන් ලද ලාභය / අලාභය	<u>448,845,959</u>	<u>226,622,277</u>
මුළු ව්‍යවස්ථාපිත ආදායම	<u>448,845,959</u>	<u>226,622,277</u>
නක්ෂේරුකල බදු අයවන ආදායම	<u>448,845,959</u>	<u>226,622,277</u>
28% ව්‍යවස්ථාපිත අනුපාතයට අයකල බදු	125,676,869	63,454,238
ආදායම් බදු උන වෙන්කිරීම	29,534,085	-
සාමාන්‍ය ක්‍රියාකාරකම් සඳහා වර්තමාන බදු වියදම	<u>155,210,954</u>	<u>63,454,238</u>

19 කොටසක මූලික ඉපයුම

කොටසක මූලික ඉපයුම ගණනය කර ඇත්තේ සාමාන්‍ය කොටස් හිමියන්ට අදාල වර්ෂයේ ලාභය, වර්ෂය තුළ නිකුත් කල බරතැබූ සාමාන්‍ය කොටස් ප්‍රමාණයෙන් බෙදීමෙනි.

19 අ ලවය ලෙස භාවිතා කල අගය		
සාමාන්‍ය කොටස් හිමියන් සඳහා වූ ශුද්ධ ලාභය	281,645,038	112,887,642
හරය ලෙස භාවිතා කල සාමාන්‍ය කොටස් සංඛ්‍යාව		
සාමාන්‍ය කොටස්වල බර තැබූ සාමාන්‍ය අගය	10,000,000.000	10,000,000.000
කොටසක මූලික ඉපයුම	<u>28.16</u>	<u>11.29</u>

වරහන් තුල ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්වයි.

20 දේපළ පිරිසක හා උපකරණ

පිරවැය	ඉඩම්	ගොඩනැගිලි	යන්ත්‍ර හා උපකරණ	මෝටර් රථ	කාර්යාලීය ගෘහ භාණ්ඩ	කාර්යාලීය උපකරණ	එකතුව
2013-03-31							
දිනට ශේෂය	90,000,000	131,623,886	15,773,397	46,426,503	4,260,227	7,349,512	295,433,525
එකතු කිරීම්	-	120,766,634	671,422	-	130,110	387,279	121,955,444
බැහැර කිරීම්	-	-	-	-	-	-	-
2014-03-31							
දිනට ශේෂය	90,000,000	252,390,520	16,444,818	46,426,503	4,390,336	7,736,791	417,388,969
එකතු කිරීම්	-	6,091,738	11,565,602	14,885,000	892,750	1,050,885	34,485,975
බැහැර කිරීම්	-	-	(5,206,500)	(675,000)	-	-	(5,881,500)
2015-03-31							
දිනට ශේෂය	90,000,000	258,482,258	22,803,920	60,636,503	5,283,086	8,787,676	445,993,443
ක්ෂය							
2013-03-31							
දිනට ශේෂය	-	32,947,575	12,248,146	21,608,352	807,865	3,879,529	71,491,467
වර්ෂය සඳහා ගැලපීම්	-	9,341,099	363,636	6,973,875	842,921	430,667	17,952,199
ඉවත් කිරීම්	-	-	-	-	-	-	-
2014-03-31							
දිනට ශේෂය	-	42,288,674	12,611,782	28,582,228	1,650,786	4,310,196	89,443,666
වර්ෂය සඳහා ගැලපීම්	-	12,679,593	1,764,321	7,674,964	470,441	931,650	23,520,969
ඉවත් කිරීම්	-	-	(5,206,500)	(675,000)	-	-	(5,881,500)
2015-03-31							
දිනට ශේෂය	-	54,968,267	9,169,603	35,582,192	2,121,227	5,241,846	107,083,135
ශුද්ධ ලියාපදිංචි අගය						2015	2014
ඉඩම්						90,000,000	90,000,000
ගොඩනැගිලි						203,513,991	210,101,845
යන්ත්‍ර හා උපකරණ						13,634,318	3,833,036
මෝටර් රථ						25,054,311	17,844,275
කාර්යාලීය ගෘහ භාණ්ඩ						3,161,860	2,739,550
කාර්යාලීය උපකරණ						3,545,830	3,426,595
						338,910,309	327,945,303
						(182,228)	-
						338,728,081	327,945,303

වරහන් තුළ ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්වයි.

20. දේපළ පිරිසන හා උපකරණ

හුණුවිටියේ පිහිටි ඉඩම් හා දේපළ මේ වන තුරු සමාගමට අයිති නොමැත. වත්කම් වල අයිතිය හෝ කල්බදු ස්වභාවය පිළිබඳ පවත්නා අපහැදිලි තත්වයන් හේතුවෙන් මෙහෙයුම් ක්‍රියාකාරකම් කරගෙන යනු ලබන සිප්පුකුලම ගබඩාවෙහි පිහිටි ඉඩම් හා ගොඩනැගිලි, දේපළ පිරිසන යටතේ හදුනාගෙන නොමැත. සමාගම සතුව ඇති එකම ඉදිකල ගබඩාව පිහිටියේ සිප්පිකුලමෙහිය.

20.1 සම්පූර්ණයෙන්ම ක්ෂය කල නවදුරටත් පරිශීලනය කරනු ලබන්නාවූ දේපළ පිරිසන හා උපකරණ පිරිවැය

	2015-03-31	2014-03-31
යන්ත්‍ර හා උපකරණ	9,321,198	14,459,173
මෝටර් රථ	8,520,500	11,557,126
කාර්යාලීය උපකරණ	3,495,906	3,208,821
	21,337,604	29,225,120

21 නොනිම් වැඩ

පිරිවැයට	2014 මාර්තු 31 දිනට	එකතු කිරීම්	(බැහැර කිරීම්)	2015 මාර්තු 31 දිනට
	1,078,857	-	-	1,078,857
	1,078,857	-	-	1,078,857

22 මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම්
මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වාර්තාකර ඇති මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් ලියාහල අගයන් පහත පරිදි වේ.

මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් ලියාහල අගයන්		2015	2014
ණය හා ලැබිය යුතු දෑ			
වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ	සටහන 24	17,001,876,435	14,415,302,158
සේවක ණය හා අත්තිකාරම්	සටහන 25	11,872,818	9,542,247
අනෙකුත් මූල්‍ය වත්කම්	සටහන 27	364,874,542	333,016,116
මුදල් හා මුදල් සමාන දෑ	සටහන 28	662,782,813	590,049,718
		18,041,406,608	15,347,910,239
ණය හා ලැබිය යුතු දෑ වාර්තාකර ඇත්තේ ලියාහල අගයෙනි.			
මුළු මූල්‍ය වත්කම්		18,041,406,608	15,347,910,239
මූල්‍ය වගකීම්			
අනෙකුත් මූල්‍ය වගකීම්			
පොළී සහිත ණය	සටහන 34	12,482,741,827	9,299,899,742
වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ	සටහන 35	4,420,610,316	4,758,679,621
නැන්පතු හා අත්තිකාරම් ලැබීම්	සටහන 37	18,983,437	20,482,324
		16,922,335,581	14,079,061,686
මුළු මූල්‍ය වගකීම්			
මූල්‍ය වගකීම් වාර්තාකර ඇත්තේ සඵල පොළී අනුපාත ක්‍රමය භාවිතයෙන් පිරිවැය භානිකරණය කිරීමෙනි.			

වරහන් තුල ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්වයි.

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම.

(සියලුම අගයන් ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රකාශිතයි.)

		2015	2014
23	තොගය හා අනෙකුත් පාරිභෝගික තොග		
23 අ	තොගය		
	පොහොර	345,190,217	128,571,342
	ඇසුරුම් ද්‍රව්‍ය	<u>3,359,982</u>	<u>1,958,133</u>
		<u>348,550,198</u>	<u>130,529,475</u>
23 ආ	අනෙකුත් පාරිභෝගික තොග		
	පොදු ගබඩා තොග අයිතම	5,864,409	6,308,544
	ලිපිද්‍රව්‍ය	<u>1,641,898</u>	<u>1,505,669</u>
		<u>7,506,307</u>	<u>7,814,213</u>
		<u>356,056,506</u>	<u>138,343,689</u>
24	වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ		
	වෙළඳ ලැබිය යුතු දෑ	56,347,863	52,729,313
	අඩුකලා: වෙළඳ ලැබිය යුතු දෑහි හානිකරණය	<u>25,761,062</u>	<u>23,776,819</u>
	ශුද්ධ වෙළඳ ලැබිය යුතු දෑ	<u>30,586,801</u>	<u>28,952,494</u>
	අනෙකුත් ලැබිය යුතු දෑ	24.1	
		<u>16,971,289,634</u>	<u>14,386,349,664</u>
		<u>17,001,876,435</u>	<u>14,415,302,158</u>
	වෙළඳ හා ලැබිය යුතු දෑහි වයස් සීමාවන් පහත පරිදිය.		
	මාස 03 දක්වා	6,425,759	271,918
	මාස 03 සිට 06 දක්වා	39,664	-
	වර්ෂයකට වඩා වැඩි	<u>49,882,440</u>	<u>52,457,395</u>
		<u>56,347,863</u>	<u>52,729,313</u>

වෙළඳ හා ලැබිය යුතු දෑ හානිකරණය සඳහා පරීක්ෂා කර ඇත. ඇතැම් වෙළඳ ලැබිය යුතු දෑ හානිකරණය වී ඇති බව සොයාගෙන ඇති අතර ඒවාට අදාළව හානිකරණ වෙන්කිරීම සටහන් 3.8 පරිදි සිදුකර ඇත.

වෙළඳ ලැබිය යුතු දෑ පිළිබඳ විස්තර

විවිධ සේවා සමුපකාර සමිති	1,085,341	1,106,341
ගොවි සමාගම්	911,685	83,595
ගොවිජන සේවා මධ්‍යස්ථාන	11,791,091	6,244,180
ආයතන	8,076,017	17,273,941
බලයලත් නියෝජිත	<u>34,483,728</u>	<u>28,021,256</u>
	<u>56,347,862</u>	<u>52,729,313</u>

වරහන් තුල ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්වයි.

24.1 අනෙකුත් ලැබිය යුතු දෑ

මහා භාණ්ඩාගාරය - වී පොහොර සහනාධාර	13,690,435,225	13,346,029,865
මහා භාණ්ඩාගාරය - වෙනත් භෝග සහනාධාර	3,054,320,647	881,265,592
	16,744,755,872	14,227,295,457
මහා භාණ්ඩාගාරය - පොළිය	158,413,236	143,349,526
සීමාසහිත ලංකා නැව් සංස්ථාව	2,582,823	244,263
ලැබිය යුතු කුලිය	599,918	774,000
සුභසාධක සංගමය - ණය	20,000	20,000
ස්ථාවර තැන්පතු සඳහා ලැබිය යුතු පොළිය	10,397,478	12,733,962
බවර් සහ සමාගම	240	1,923,656
තෙවනි පාර්ශවීය ගෙවීම්	8,800	8,800
විවිධ ණයකරුවන්	5,047,893	-
වෛද්‍ය රක්ෂණ ආවරණය	971,273	-
සීමාසහිත ලංකා පොහොර සමාගම	93,109	-
සුභසාධක සංගමය සහ මරණාධාර	37,217	-
පොහොර ආනයනය සඳහා ආරක්ෂක තැන්පතුව	48,361,775	-
	16,971,289,634	14,386,349,664
25 සේවක ණය හා අත්තිකාරම්		
ආපදා ණය	11,330,118	9,042,497
උත්සව අත්තිකාරම්	477,700	434,750
විශේෂ ණය	65,000	65,000
	11,872,818	9,542,247

රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කල 2011.05.01 දිනැති ලිපි අංක. PE/CON/100/EST මගින් සහ පුද්ගලික ණය මනිනු ලබන්නේ රාජ්‍ය අස්තීත්වයන්හි සේවය කරනු ලබන සේවකයින්ට 4.2% පොළී අනුපාතය, වෙළඳපොළ අගය ලෙස සලකා අංක 26/97 හා 19.11.97 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයෙහි සංශෝධනය කරන ලද ආයතන සංග්‍රහයේ පරිච්ඡේද 26 හි 3.8 ඡේදය අනුව වූ සාධාරණ අගය භාවිතා කරමිනි.

26 තැන්පතු සහ අත්තිකාරම්

තැන්පතු	918,538	557,674
අත්තිකාරම් සහ කලින් කල ගෙවීම්	13,979,641	3,708,358
	14,898,179	4,266,032

වරහන් තුල ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්වයි.

(සියළුම අගයන් ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රකාශිතයි.)

		2015	2014
27	අනෙකුත් මූල්‍ය වත්කම්		
	ස්ථාවර තැන්පතු	364,874,542	333,016,116
		364,874,542	333,016,116
28	බැංකු සහ අතැති මුදල්		
	සතුටුදායක ශේෂයන්		
	අතැති මුදල	22,765	22,765
	ප්‍රාදේශීය ගබඩා හදිසි අරමුදල	2,279,468	2,347,306
	ප්‍රතිමිලදී ගැණුම්	602,000,000	568,000,000
	බැංකු මුදල්	58,480,580	19,679,647
		662,782,813	590,049,718
	මහජන බැංකුව - ආයතනික ශාඛාව ගිණුම් අංක 004100170211270	46,476,017	8,415,468
	මහජන බැංකුව - ආයතනික ශාඛාව ගිණුම් අංක 004100160204816	486,649	-
	මහජන බැංකුව - වත්තල ශාඛාව ගිණුම් අංක 222100160976544	682,006	5,589,111
	ලංකා බැංකුව - වත්තල ශාඛාව ගිණුම් අංක 135670	10,835,908	5,675,069
		58,480,580	19,679,647
	මුදල් ප්‍රවාහ ප්‍රකාශය සඳහා මුදල් හා මුදල් සමාන දෑ	662,782,813	590,049,718
29	නිකුත් කල හා ගෙවා නිමි		
	සාමාන්‍ය කොටස් ගණන	10,000,000	10,000,000
	වටිනාකම (රු.)	100,000,000	100,000,000
30	ප්‍රාග්ධන සංචිත	1,683,685	1,683,685
31	පිළිසකරණ හා ප්‍රත්‍යාගණන සංචිත		
	ප්‍රාග්ධන සංචිත 31.1	122,262,785	122,262,785
	ප්‍රත්‍යාගණන සංචිත 2007 31.2	105,668,272	105,668,272
	ආදායම් සංචිත 31.3	61,016,519	61,016,519
		288,947,576	288,947,576

වරහන් තුල ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්වයි.

31.1 ප්‍රත්‍යාගණන සංචිත - 2000 රු. 122,262,785

තක්සේරු දෙපාර්තමේන්තුව විසින් 2000.02.14 දිනට වත්කම් රු. 140,000,000 නැවත අගය කරන ලදී. විගණන ශේෂ පත්‍රය අනුව 1993.03.31 දිනට වත්කම්හි පොත් අගය රු. 17,737,215 කි. නමුත් එතැන් සිට වත්කම්හි අගයට කිසිදු සටහනක් නොමැත.

31.2 ප්‍රත්‍යාගණන සංචිත - 2007 රු. 106.893,272

2007 මාර්තු ස්ථාවර වත්කම් ප්‍රත්‍යාගණනයෙන් මෙම ප්‍රත්‍යාගණන සංචිත අගය වන රු. 103,118,963 ජනිත වී ඇත.

31.3 ආදායම් සංචිත 1997 රු. 59,841,519 - 2013 (රු. 61,016,519 - 2012)

හදුනානොගත් වෙනස වන රු. 237,451,804, 1997.01.20 දිනට පිළිසකරණ ශේෂ පත්‍රයේ මුළු වත්කම් හා මුළු වගකීම් අතරින් හෙලිදරව් වේ. ප්‍රත්‍යාගණන සංචිත වන රු. 122,262,785 න් රු. 115,189,019 ආදායම් සංචිතයට මාරු කර පෙර කාලවේදයේ අනාවරණය වූ ජංගම වත්කම් හා ජංගම වගකීම්ද පසුව ආදායම් සංචිතයට ගලපන ලදී. මෙඅයුරින් ආදායම් සංචිතයේ අවිනිශ්චිත ශේෂය වන රු. 61,016,519 ජනිත වී ඇත.

දේපළ පිරිසින හා උපකරණ සඳහා අදාළ වන ප්‍රත්‍යාගණන සංචිතයේ ඇති ප්‍රත්‍යාගණන අතිරික්තය එම වත්කම් ඉවත් කිරීමේදී ඊට අදාළ වන ප්‍රමාණයට ලාභයට මාරු කරනු ලැබේ.

32

සේවක පාරිතෝෂික වෙන් කිරීම	2015	2014
අප්‍රේල් 01 දිනට ශේෂය	9,179,603	6,421,801
විස්තීර්ණ ආදායම් ප්‍රකාශණයට හදුනාගත් වියදම (සටහන 29.1)	2,882,050	2,882,050
වර්ෂය තුළ ගෙවන ලද	(148,983)	(124,248)
ශ්‍රී.ල.මු.වා.ප්‍ර ට මාරුවන දිනයේදී රඳවාගත් ලාභ සඳහා ගැලපීම	-	-
මාර්තු 31 දිනට ශේෂය	11,912,670	9,179,603
32.1 විස්තීර්ණ ආදායම් ප්‍රකාශණයට හදුනාගත් වියදම		
වර්තමාන සේවා පිරිවැය	590,559	590,559
වර්ෂය සඳහා පොළිය	706,359	706,359
නිගමනයන්ගේ ලාභ / අලාභ	1,585,132	1,585,132
	2,882,050	2,882,050

මෙම උපකල්පන සමාගමේ කළමනාකාරීත්වයේ ප්‍රශස්ත ඇස්තමේන්තුගත විචලනයන් භාවිත කරමින් ස්වාධීන ජීව ගණන උපදේශකයන් විසින් යෝජිත ඒකක ක්‍රමයට ගොඩනගා ඇත.

භාවිත කළ මූලික නිගමනයන් පහත පරිදි වේ.		
මර්ත්‍යතාවය	67/70	67/70
වට්ටම් අනුපාතය [%]	11	11
අනාගත වැටුප් වර්ධන අනුපාතය [%]	2	2
ජීවනාංක දීමනාව [%]	Fixed	Fixed
විශේෂ දීමනා අනුපාතය [%]	15	15
සේවක පිරිවැටුම් සාධකය [%] - අවුරුදු 50 දක්වා	1	1
[%] - අවුරුදු 50 ට වැඩි	0	0
විශ්‍රාම ගැනීමේ වයස [වර්ෂ]	60	60

වරහන් තුළ ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්වයි.

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම.

(සියළුම අගයන් ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රකාශිතයි.)

33 විලම්භිත බදු	2015	2014
අප්‍රේල් 01 දිනට ශේෂය	53,028,316	20,385,523
වර්ෂය සඳහා (අයකිරීම)/ආපසු ගත්	(326,822)	32,642,793
ශ්‍රී.ල.මු.වා.ප්‍ර ට මාරුවන දිනයේදී රඳවාගත් ලාභ සඳහා ගැලපීම	-	-
මාර්තු 31 දිනට ශේෂය	52,701,495	53,028,316
33.1 විලම්භිත බදු වත්කම් හා බැරකම් විශ්ලේෂණය		
විලම්භිත බදු වගකීම්		
ඉක්මන් ක්ෂය	63,250,140	62,256,115
	63,250,140	62,256,115
විලම්භිත බදු වත්කම්		
පාරිතෝෂික බැඳීමෙන්	3,335,548	2,570,289
හානි කරන වෙන් කිරීම - වෙළඳ ණය ගැනියන්	7,213,097	6,657,509
	10,548,645	9,227,798
	52,701,495	53,028,316
විලම්භිත බදු වත්කම් සේවක පාරිතෝෂික බැඳීම සඳහා වෙන්කිරීම වෙළඳ හා අනිකුත් ලැබිය යුතු දෑ සඳහා සහ නිශ්චල තොග සඳහා හානිකරණ වෙන් කිරීම් වලට සම්බන්ධ ප්‍රතිලාභ අනාගතයේ ලැබිය හැකි ප්‍රමාණය දක්වා සහ ප්‍රත්‍යාගණන අතිරික්තයන්, වේගවත් ක්ෂය කිරීම් නිසා ඇතිවන විලම්භිත බදු වගකීමක් තුලින් හදුනා ගැනේ.		
34 පොළී සහිත ණය		
ඉදිරි වර්ෂයෙන් පසු ගෙවිය යුතු		
දිගු කාලීන ණය	1,472,280,899	5,005,000,899
	1,472,280,899	5,005,000,899
ඉදිරි වර්ෂය තුළ ගෙවිය යුතු		
කෙටි කාලීන ණය	7,477,780,928	762,218,843
දිගු කාලීන ණය	3,532,680,000	3,532,680,000
	11,010,460,928	4,294,898,843
	12,482,741,827	9,299,899,742
34.1 ණය වෙනස් වීම්		
අප්‍රේල් 01 දිනට ශේෂය	9,299,899,742	10,715,949,860
වර්ෂය තුළ ලබාගත් ණය	6,771,039,645	11,691,945,899
වර්ෂය තුළ පියවූ ණය	(3,588,197,559)	(13,107,996,017)
මාර්තු 31 දිනට ශේෂය	12,482,741,827	9,299,899,742

වරහන් තුළ ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්නවයි.

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම.

(සියළුම අගයන් ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රකාශිතයි.)

		2015	2014
35	වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ		
	වෙළඳ ගෙවිය යුතු දෑ	4,419,000,444	4,755,545,149
	අනෙකුත් ගෙවිය යුතු දෑ	1,609,873	3,134,472
		4,420,610,316	4,758,679,621
35.1	වෙළඳ ගෙවිය යුතු දෑ		
	ණයවර ලිපි මත ගෙවිය යුතු බිල්	4,419,000,444	4,755,545,149
		4,419,000,444	4,755,545,149
35.2	අනෙකුත් ගෙවිය යුතු දෑ		
	විගණන ගාස්තු	632,679	603,629
	ලංකා පොහොර සමාගම	-	2,054,756
	භාණ්ඩාගාරයට ගෙවිය යුතු පොළිය	-	241,964
	වෙනත්	-	200,350
	ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල්	856,012	-
	ගෙවිය යුතු සේවා නියුක්ති භාරකාර අරමුදල්	116,729	-
	මුද්දර ගාස්තු	(2,500)	(3,476)
	වෘත්තීය සංගම් ගාස්තු	(60)	40
	සුභ සාධක සංගමය හා මරණාධාර	-	37,208
	වෛද්‍ය රක්ෂණ හිමිකම	7,014	-
		1,609,873	3,134,472
36	ගෙවිය යුතු ලාභාංශ		
	ශ්‍රී.ල.ගි.ප්‍ර අනුව ගිණුම් කාලපරිච්චේදය අවසානයේදී ලාභාංශ සඳහා වෙන්කිරීමක් අනිවාර්ය නොවේ. මූල්‍ය තත්ව ප්‍රකාශයේ සටහන් තුලින් ලාභාංශ අනාවරණය කලත් සියළුම රාජ්‍ය ආයතන සඳහා මහාභාණ්ඩාගාරය විසින් ලාභාංශ නිර්දේශ කරයි.		
37	ලද තැන්පතු හා අත්තිකාරම්		
	සේවක ආරක්ෂණ තැන්පතු	840,000	840,000
	ආපසු ගෙවන තැන්පතු	5,704,121	9,559,903
	ගනුදෙනුකරුවන්ගේ තැන්පතු හා ලද අතිරික්ත	12,439,316	10,082,421
		18,983,437	20,482,324

වරහන් තුල ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්වයි.

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම.

(සියළුම අගයන් ශ්‍රී ලංකා රුපියල් වලින් ප්‍රකාශිතයි.)

		2015	2014
38	ව්‍යවස්ථාපිත ගෙවිය යුතු දෑ		
	(සටහන 38.1)		
	වර්තමාන බදුකරණය	94,060,094	251,421,644
	ජාතීය ගොඩනැගීමේ බදු	1,104,416	11,016,715
	උපයන විට ගෙවීමේ බදු	(57,077)	(40,800)
		<u>95,107,433</u>	<u>262,397,559</u>
38.1	වර්තමාන බදු		
	අප්‍රේල් 01 දිනට ශේෂය	251,421,644	268,418,195
	වර්ෂය සඳහා අයකිරීම	125,676,869	63,454,238
	වර්ෂය තුළ ගෙවීම් - ස්වනිකීර්ණ	(25,000,000)	(25,000,000)
	වර්ෂය තුළ ගෙවීම් - අනිත වගකීම් පියවීම් සඳහා	(280,955,729)	(47,895,340)
	බදු බැර සමග හිලවී කිරීම - රඳවා ගැනීමේ බදු	(3,200,285)	(4,053,963)
	බදු බැර සමග හිලවී කිරීම - නාමික බදු	(3,416,490)	(3,501,486)
	ආදායම් බදු උණ වෙන්කිරීම	29,534,085	-
	මාර්තු 31 දිනට ශේෂය	94,060,094	251,421,644
39	උපවිත වියදම්		
	උපවිත වියදම්	21,882,848	37,293,789
		<u>21,882,848</u>	<u>37,293,789</u>
40	ප්‍රාග්ධන හා අනෙකුත් බැඳීම්		
	සමාගම කිසිදු ප්‍රාග්ධන හා අනෙකුත් බැඳීමක් සඳහා ගිවිසුමකට එළඹ නැත.		
41	වාර්තාකරණ කාලසීමාවට පසු සිදුවීම්		
	මූල්‍ය ප්‍රකාශන වල හෙලිදරව් කල යුතු හෝ ගැලපීම් කිරීමට සිදුවන සිදුවීම් වාර්තාකරණ දින වන මාර්තු 31 න් මූල්‍ය වාර්තා සඳහා අනුමැතිය ලබාදෙන දිනත් අතර සිදු වී නොමැත.		
42	අසම්භාව්‍ය වගකීම්		
අ	සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී පැණනගින නීතිමය බැඳීම් සමාගම සතුව ඇත. සමාගමේ පාලනයෙන් පරිබාහිරව සමාගම සතු සම්පත් පිටතට ගලායාම පිළිබඳ සාධාරණ සැකයක් ඇති නම් පමණක් කළමනාකරණය විසින් වෙන්කිරීමක් සිදු කරයි. මෙම වෙන් කිරීම් වටිනාකම නීති අංශයේ නීති උපදේශකයන්ට අනුව සිදු කරයි. එම නිසා බැඳීම් සඳහා වෙන්කිරීමක් කර නොමැත.		
ආ	දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නක්සේරු දැන්වීමට අනුව 2003/04, 2006/07, 2007/08 සහ 2009/10 වර්ෂ සඳහා දඩ මුදල් රු. 357,589, රු. 6,080,959, රු. 45,362 සහ රු. 9,486,657 පනවා ඇත. මෙම දඩ මුදල් සම්බන්ධයෙන් ආදායම් දෙපාර්තමේන්තුව සමග කළමනාකරණය කතිකා කෙරෙමින් පවතී.		
ඇ	වර්ෂ 2009 සිට 2013 දක්වා සමාගමේ ප්‍රධාන ගබඩාවේ සිට ගොවිජන මධ්‍යස්ථාන හා ප්‍රාදේශීය ගබඩා වෙත පොහොර ප්‍රවාහනය කිරීමේ ගාස්තු වන රු. 3,522,255/43 ක මුදල මෙතෙක් ගෙවීම් සඳහා ඉදිරිපත් කර නොමැත. සමාගම මෙම ප්‍රවාහනකරුවන් එම මුදල අයකරලබාගැනීම සඳහා අනාගතයේදී ඔවුන්ගේ බිල්පත් ඉදිරිපත් නොකරන බවට විශ්වාස කරයි. ඔවුන් මේ වන විට ඔවුන්ගේ බිල්පත් ඉදිරිපත් කර නොමැති නිසා එම මුදල ගෙවනු නොලැබේ යන විශ්වාසය මත ගිණුම් ගත කර නොමැත.		

වරහන් තුල ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්වයි.

43 සයිප්‍රස්හි 'මිඩ්ගල්ෆ් පුද්ගලික සමාගම' මගින් ටී.එස්.පී පොහොර මෙට්‍රික් ටොන් 12,000 සැපයීම සම්බන්ධයෙන් තමන්ට දැරීමට වූ පාඩුව වන රු. 1,736,640,000/- පිළිබඳව මෙම නඩුව අප සමාගමට එරෙහිව 2008 වසරේදී ගොනු කරන ලද්දකි. මෙම නඩුව කොළඹ මහාධිකරණය දක්වා ගෙන ඉන් අනතුරුව නඩු විභාගය සඳහා බේරුම් මධ්‍යස්ථානයට මාරු කර යවා තිබේ. දැනට මෙම නඩුව බේරුම් මධ්‍යස්ථානයේ විභාගයට ගෙන තිබේ.

43 අසම්භාව්‍ය වත්කම්

අ 2011 වර්ෂයේ අප්‍රේල් මාසයේ 'ලොක් ප්‍රනාප්' නෞකාව මගින් එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 11,400 ආනයනය කල අතර එහිදී පොහොර මෙට්‍රික් ටොන් 597 ක හිඟයක් තිබුණි. මේ සම්බන්ධයෙන් සිදුවී ඇති පාඩුව පියවා ගැනීම සඳහා ඉන්දියාවේ නැව් සංස්ථාවේ නෞකා හිමිකරුට එරෙහිව සමාගම මගින් නඩුවක් ගොනු කර ඇත.

44 සම්බන්ධිත පාර්ශව අනාවරණයන්

සම්බන්ධිත පාර්ශව පුද්ගලයෙක් හෝ ආයතනයක් වේ. (යොමුව - සම්බන්ධිත පාර්ශව අනාවරණයන්). සමාගමේ සම්බන්ධිත පාර්ශව ලෙස ශ්‍රී ලංකා රජය, රාජ්‍යය ව්‍යවසායන් හා රජයට සම්බන්ධ අනෙකුත් ආයතන සහ සම්බන්ධිත කළමණාකරණ පාර්ශවයන් ප්‍රධාන පාර්ශවයන් ලෙස කටයුතු කරයි.

ප්‍රධාන කළමණාකරණ පාර්ශවයන් හා සම්බන්ධ තොරතුරු

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත ශ්‍රී.ල.ගි.ප්‍රමිත 24 අනුව " සම්බන්ධිත පාර්ශව අනාවරණයන්" යන්නට සැලසුම් කිරීම, මෙහෙයවීම සහ පාලනයට සෘජුව හෝ වක්‍රව වගකීම් දරණ ප්‍රධාන කළමණාකරණ පාර්ශවයන් ඇතුළත් වේ. එයට අනුව අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රධාන කළමණාකරණ පාර්ශව ලෙස වර්ග කර ඇත.

ප්‍රධාන කළමණාකරණ පාර්ශව සමග සම්බන්ධ ගණුදෙනු පහත පරිදි වේ.		2014 / 15	2013 / 14
අධ්‍යක්ෂක දිමනාව		1,551,275	1,993,075
සම්බන්ධිත පාර්ශවයේ නම	ගණුදෙනුවේ ස්වභාවය		
ශ්‍රී ලංකා රජය	වී සහ වෙනත් භෝග තුලින් සහනාධාර ලැබීම්	-	-
	භාණ්ඩ විකුණුම්	1,581,875,275	1,052,298,820
රාජ්‍ය ව්‍යවසායන්	ණය ලබා ගැනීම්	6,771,039,645	11,691,945,899
	ණය පියවීම්	(3,588,197,559)	(13,107,996,017)
	ස්ථාවර තැන්පතු වල ආයෝජන		
	වර්ෂය තුල සිදුකල ආයෝජන	-	-
	ලද පොළිය	59,550,970	67,999,037
	ජංගම ගිණුම්	58,480,580	19,679,647
රජයට සම්බන්ධ අනෙකුත් ආයතන	වෙළඳ ලැබිය යුතු දෑ අයකර ගැනීම්	2,582,823	244,263

වරහන් තුල ඇති අගයන් වලින් අඩු කිරීම් පෙන්වයි.

45. මූල්‍ය උපකරණ

45.1 අවදානම් කළමනාකරණය

ණය ගැනීම් සහ වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු දෑ සමාගමේ ප්‍රධාන මූල්‍ය වත්කමයි. මෙම මූල්‍ය වගකීම් තුලින් සමාගමේ මූල්‍ය ක්‍රියාවලිය ශක්තිමත් කරනු ලබයි. සමාගමේ මූල්‍ය උපකරණ, කාලීන තැන්පතු, රාජ්‍ය බැඳුම් කර, බැංකු තැන්පතු සහ කෙටි කාලීන බැංකු ණය ගැනීම් වලින් සමන්විත වේ. තවදුරටත් සමාගම සතුව ව්‍යාපාර කටයුතු වලින් පැන නැගුණ වෙළඳ ලැබිය යුතු දෑ ගෙවිය යුතු දෑ සහ ලැබිය යුතු සහනාධාර ඇත. සමාගමේ කෙටිකාලීන ආයෝජන තැන්පතු සහ කෙටිකාලීන ණය ගැනීම් වල ප්‍රධාන අරමුණ වන්නේ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය ද්‍රවශීලතාවයන් පවත්වා ගැනීමයි.

එබැවින් සමාගම අනාවරණය කරනු ලබන අවධානම්,

- i. මූල්‍ය අවධානම
- ii. වෙළඳ පොළ අවධානම
- iii. ද්‍රවශීලතා අවධානම

45.2 අවදානම් කළමනාකරණ රාමුව

මෙම අවධානම් තුලින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කළමනාකරණය පාලනය කරන අතර, සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටුව මූල්‍ය අවධානම හා අදාළ මූල්‍ය අවධානම් පාලන රාමුව පිළිබඳ උපදෙස් දෙනු ලබයි.

කළමනාකරණ කමිටුව සමාගමේ මූල්‍ය අවධානම් ක්‍රියාවලීන් පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කරනු ලබයි. සාරාංශ ගත කරන ලද අවධානම් පහත සඳහන්ය.

45.2.1. මූල්‍ය අවධානම

මූල්‍ය අවධානම යනු අනෙකුත් පාර්ශවයන් සමාගම සමඟ එකඟ වූ ගිවිසුම පවත්වාගෙන යා නොහැකි වීම නිසා පාඩු වීමට ඇති ඉඩකඩයි. මූල්‍ය අවධානම ප්‍රධාන වශයෙන් හටගන්නේ බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන සමඟ පවත්වාගෙන යනු ලබන තැන්පතු, මුදල් හා මුදල් සමාන දෑ(අතැති මුදල් හැර), ගණුදෙනුකරුවන්ගෙන් ලැබිය යුතු සහ භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු සහනාධාර වලිනි.

මූල්‍ය වත්කම් වල ණය අවධානමේ උපරිමය එම වත්කමිහි ධාරණ අගයට සමාන වේ. පහත සඳහන් වගුවෙන් වාර්තා කරන දිනට මූල්‍ය වත්කම්වල උපරිම අවධානම දක්වා ඇත.

ණය අවධානම් අයිතමය	2015-03-31	2014-03-31
වෙළඳ හා අනෙකුත් ලැබිය යුතු දෑ	30,586,801	28,952,494
භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු සහනාධාර	16,744,755,872	14,227,295,457
බැංකු සමඟ පවත්වාගෙන යනු ලබන තැන්පතු	364,874,542	333,016,116
මුදල් හා මුදල් සමාන දෑ	662,782,813	590,049,718
	17,803,000,028	15,179,313,785

45.2.1.1 වෙළඳ ලැබිය යුතු දෑ

සමාගම මූලික වශයෙන් ගොවිජන සේවා මධ්‍යස්ථාන, විවිධ සේවා සමුපකාර සමිති සහ බලයලත් නියෝජිතයන් සමග ගනුදෙනු සිදු කරයි. කළමනාකරණය විසින් අතීත පලපුරුද්ද සහ මූල්‍ය ඇපකර යන සාධකමය බලයලත් නියෝජිතයන්ගේ ණය අවධානම මනිනු ලබයි. තවදුරටත් ලැබිය යුතු හිඟ ශේෂයන් කළමනාකරණය විසින් ඉදිනෙදා පරීක්ෂණය කරයි.

සමාගමේ වෙළඳ ලැබිය යුතු දෑ වල වයස් විශ්ලේෂණය පහත දක්වා ඇත.

ලැබිය යුතු දෑ වල වයස	ලැබිය යුතු දෑ (රු.)	
	2015.03.31 දිනට	2014.03.31 දිනට
මාස 03 ක් දක්වා	6,425,759	271,918
මාස 03-06 දක්වා	39,664	
මාස 06-12 දක්වා		
වසරට වැඩි	50,492,440	52,457,395
	56,957,863	52,729,313

සමාගම හානිකරණ ප්‍රතිපාදන සඳහා ප්‍රතිපත්ති ස්ථාපනය කර ඇති අතර එමගින් සමාගම වෙළඳ ලැබිය යුතු දෑ වෙනුවෙන් අපේක්ෂිත පාඩුව නිරූපණය කර ඇත. ස්ථාපනය කරනු ලැබූ හානිකරණ ප්‍රතිපත්තියට අනුව ගනුදෙනුකරුවන් තනිතනිව හානිකරණය වෙනුවෙන් පරීක්ෂා කර ඇත. සටහන් අංක 24 වෙළඳ ලැබිය යුතු දෑ සහ හානිකරණ පාඩු සඳහා වෙන්කිරීම් විස්තරය බලන්න.

45.2.1.1.2 ලැබිය යුතු සහනාධාර

මහින්ද චින්තන සහනාධාර ක්‍රමය යටතේ වී වගාව සඳහා මෙ.ටොන් එකක් රු. 7,000 කටද වෙනත් භෞග සඳහා මෙ.ටොන් එකක් රු. 24,000 කටද අලෙවි කරන අතර එම විකුණුම් මිල හා ආනයන පිරිවැය අතර වෙනස භාණ්ඩාගාරයෙන් ප්‍රතිපූරණය කරනු ලබයි. මෙම ලැබිය යුතු සහනාධාර දින 180 සිට 270 දක්වා කාල සීමාවක් තුළ අයකර ගැනීමට බලාපොරොත්තු වේ. භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු මෙම සහනාධාර උපරිම මූල්‍යමය අවධානම එම සහනාධාරවල ධාරණ අගයට සමාන වේ.

45.2.1.1.3 අනෙකුත් මූල්‍ය වත්කම්

සමාගමේ අනෙකුත් මූල්‍ය වත්කම් මූල්‍ය අවධානම බැංකුවල සහ අනෙකුත් මූල්‍ය ආයතනවල තැන්පතු හා මුදල් හා මුදල් වලට සමාන දෑ වලින් සමන්විත වේ. සමාගම ගිවිසුම්ගතව ඇති පාර්ශවයන් සමග ගිවිසුම් ස්වභාවය පවත්වාගෙන යාමට නොහැකි වීම නිසා සමාගමට සිදුවන උපරිම අවධානම එම අනෙකුත් මූල්‍ය වත්කමේ ධාරණ අගයට සමාන වේ. සමාගම තම මූල්‍ය උපකරණ වල මූල්‍ය අවධානම කළමනාකරණය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම තම මූල්‍ය අරමුදල් රජයේ මූල්‍ය ආයතන සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල තැන්පත් කිරීමෙනි.

45.2.3 වෙළඳපොළ අවධානම

වෙළඳපළ අවධානම යනු වෙළඳපළ මිල වෙනස් වීමේ අවධානමයි. මුදල් ඒකක අවධානම, පොලී අවධානම සහ වෙනත් මූල්‍ය අවධානම, වෙළඳපොළ අවධානම සඳහා අයත්ය.

සමාගම අලෙවි ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමෙහිලා වැදගත් සාධක අභ්‍යන්තරව හා බාහිරව සලකා බලනු ලැබේ. නිෂ්පාදනය, ක්‍රියාවලිය, ගබඩාකිරීම සහ බෙදා හැරීම අභ්‍යන්තර සාධක වන අතර තරඟය, නීතිමය තත්වය, පරිසරය බාහිර සාධක ලෙස හඳුනාගෙන ඇත. අභ්‍යන්තර මූලිකාංග විගණන ක්‍රියාවලියට යටත් වන අතර බාහිර මූලිකාංග පුහුණු වැඩසටහන් වලට යටත්ය.

45.2.3.1. මුදල් ඒකක අවධානම - විදේශ විනිමය අවධානම

වාර්තාකරණ කාලසීමාව තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් මිල නිදහසේ තීරණය වීමට සැලසීම තුළින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ සිදුවන වෙනස්කම් වල අවදානමයි. ආනයනික පොහොර සඳහා සමාගමේ ක්‍රියාකාරී මුදල් ඒකකය ඇමරිකානු ඩොලරය වන අතර පියවීම ශ්‍රී ලංකා රුපියල් ගිණුම් තුළින් සිදු කරයි.

විදේශ විනිමය ලාභ සහ අලාභ පහත දක්වා ඇත.

	2015.03.31 න් අවසන් වර්ෂය
විනිමය පාඩු රු.	(78,534,982)
විනිමය ලාභ රු.	13,971,244

වර්ෂය තුළ භාවිත කළ වැදගත් විනිමය අනුපාත පහත දක්වා ඇත.

වර්ෂය	සාමාන්‍ය අනුපාතය		වාර්තාකරණ දිනට අනුපාතය	
	2015	2014	2015	2014
1 ඇ.ඩො. = ශ්‍රී.ල.රු.	133.49	132.60	134.73	132.17

45.2.3.2 පොළී අවධානම

පොළී අනුපාතිකයේ අහිතකර විචලනයක් හේතුවෙන් සමාගමේ ඉපයීම් වලට සහ සමාගමේ ස්කන්ධයෙහි ආර්ථික වටිනාකමට ඇති වන අවධානම මෙසේ හදුන්වයි. පොළී සහිත ණයට ගැනුම්හි වෙළඳපොළ පොළී වෙනස සහ බැංකු තැන්පතු වල පොළී වෙනස සමාගමට බලපානු ලබයි.

පොළී අවධානම යනු සමාගමේ මූල්‍ය තත්වය පොළී අනුපාතිකයන්හි අහිතකර විචලනයන්ට නිරාවරණය වීමයි. මෙම අවධානම පිළිගැනීම සමාගමේ මෙහෙයුම් වල සාමාන්‍ය අංගයක් වන අතර සමාගමේ ලාභදායීත්වයට වැදගත් සම්බන්ධයක් විය හැක.

සමාගමේ ස්ථාවර පොළී අනුපාත මත පවත්වාගෙන යනු ලබන පොළී සහිත ණය ප්‍රමාණය 2015.03.31 දිනට රු. 12,482,741,827 (2014.03.31 - රු. 9,299,899,742) කි. සමාගම සතුව රාජ්‍ය බැංකුවල තැන්පත් කර ඇති කාලීන තැන්පතු ඇත. සමාගම පොළී අවධානම, ක්‍රියාකාරී පොළී අවධානම, ක්‍රියාකාරී පොළී අනුපාතයන් සමග සලකා බලයි.

45.2.3.3 ද්‍රවශීලතා අවධානම

තෙවැනි පාර්ශවයක් වෙත ඇති මූල්‍යමය බැඳීම් නියමිත කාලසීමාතුලදී බේරුම් කිරීමට තරම් ප්‍රමාණවත් මුදල් නොමැති වීම මෙසේ හදුන්වයි. ද්‍රවශීලතා කළමනාකරණයේදී සමාගම සතු ප්‍රවේශය වනුයේ සාමාන්‍ය හා අවිනිශ්චිත තත්වයන් යටතේ සමාගමේ වගකීම් අලාභයක් ඇති නොවන ආකාරයෙන් පියවීමට හැකි වන පරිදි සමාගමේ අරමුදල් කළමනාකරණයයි.

45.2.3.4 මෙහෙයුම් අවධානම

ප්‍රමාණවත් නොවන අභ්‍යන්තර පාලන ක්‍රියාවලිය, මානුෂීය දුර්වලතා සහ ණය, වෙළඳපොළ, ද්‍රවශීලතා යන අවදානම් අවස්ථා හැර නෛතික හා නියාමක අවශ්‍යතා, ආයතනික වර්ගවත් හා සබැඳි පොදුවේ අපේක්ෂිත ප්‍රමිතීන් වැනි කරුණු මුල් කොට හටගන්නා සිදුවීම් හේතුවෙන් සෘජුව හෝ වක්‍රව ඇති වන අලාභයන් මෙසේ හදුන්වයි.

මෙහෙයුම් අවධානම යටතේ හටගත් බහුතරයක් අලාභයන් සඳහා සමාගමේ අභ්‍යන්තර පාලන ආකෘතික රාමුවෙහි දුර්වලතා බලපා ඇත.

සංස්ථා තොරතුරු

- **සමාගමේ නම** - සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම
- **නීතිමය රාමුව**
සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම 1982 අංක 17 දරණ සමාගම් පනත යටතේ සහ 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලුම අයිතීන් ශ්‍රී ලංකා රජය සතු පොදු සමාගමක් වන අතර ලියාපදිංචි කාර්යාලය වත්තල නුණුපිටිය ප්‍රදේශයේ පිහිටුවා ඇත.
- **සමාගම් ලියාපදිංචි අංකය** - PB 1631
- **ආදායම් බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය** - 294000194
- **එකතු කල අගය මත බදු ලියාපදිංචි අංකය** - 2940001947000
- **ලියාපදිංචි කාර්යාලය හා ගබඩා සංකීර්ණය**
- දළුපිටිය පාර, නුණුපිටිය, වත්තල
- **බැංකුකරුවෝ**
- 1. මහජන බැංකුව - ආයතනික ශාඛාව
2. මහජන බැංකුව - වත්තල
3. ලංකා බැංකුව - වත්තල
- **ලේකම්වරු** - එස්.පී.මොරවක මයා
- **විගණකවරු** - ශ්‍රී ලංකා විගණකාධිපති දෙපාර්තමේන්තුව